

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 අගෝස්තු මස 10 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහ සභා රැස්වීමේ වාර්තාව.**

සහභාගී වූ :-

- | | | |
|--|---|--|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | චන්දන ප්‍රේමනාන් මුදුන්කොටුව මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ චන්දන කුමාර මැතිතුමා |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ෆිලිප්පා ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවිනද සමරවීර මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
මැතිතුමිය | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිරි |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී චන්ද්‍රලතා මැතිතුමිය |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාර් රූපසිංහ මැතිතුමිය |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. චන්දන සූරියආරච්චි මැතිතුමා |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති මැතිතුමිය |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා |

සහභාගී නොවූ

- 1. ගරු උප සභාපති - එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ආර්. ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - දනුෂ්කී ප්‍රහානි අල්මේදා මැතිතුමිය
- 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පුස්සැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා
- 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - ශාශිණී ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා. සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 අගෝස්තු මාසයේ 28 වෙනි මහ සභා රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමට සි සුදානම් වෙන්නේ.

ඒ සඳහා සහභාගී වීමට පැමිණි ගරු මන්ත්‍රීතුමන්ලා හා ගරු මන්ත්‍රීතුමියන්ලා සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඒවගේම කාර්ය මණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදී මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් සභාවට පිළිගන්නවා.

න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම නියෝගයන් පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කරන ලෙස ඉල්ලා සිටිනවා.

01. පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2020.07.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2020.07.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.

නැත.

03. ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි සෙනෙහෙලනා පද්මසිරි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

1. අවිස්සාවේලේ, අකරවිට, ආනන්දගම, අංක 12 හි ඩබ්.කේ.එස්. වික්‍රමරත්න මයා යන අය විසින් " වැසි ජලය බැහැර කිරීමට ඉඩකඩ සකසා දීම සම්බන්ධවයි." යන හිසින් යුතුව ඉහත ලිපිනයේ පදිංචි අයගේ නිවසට වැසි කාලයට නොයෙක් අපහසුතාවයන්ට ලක් වන අතර වැසි ජලය බැහැර වීමට සුදුසු මාර්ග පද්ධතියක් නොමැති බැවින් ඔහුට සිදුවන පීඩාකාරී තත්වය පිළිබඳව පරීක්ෂා කර බලා සාධාරණය විසදුමක් ලබා දෙන ලෙස 2020.07.20 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

1. හංවැල්ල, දිද්දෙණිය උතුර, අංක 62/2 හි පදිංචි එස්.එම්. අජිත් සෝමසිරි යන අය විසින් " දිද්දෙණිය හානිලියැද්ද මාර්ගය ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා" යන හිසින් යුතුව දිද්දෙණිය හානිලියැද්ද ගම්මානයේ ඇති මාර්ගයේ අඩි 10 පළල අඩි 200 දිග කුඩා කඳු ප්‍රදේශයක් සහ අඩි 10 ක් පළල අඩි 100 දිග බැවුම් ප්‍රදේශය ඉතාම අබලන් තත්වයේ පවතින අතර එම මාර්ගයේ ගමන් කිරීමඉතා කටුක බැවින් එම මාර්ගය කොන්ක්‍රීට් කර පිළිසකර කර දෙන මෙන් ඉල්ලමින් 2020.05.30 දිනැතිව ගරු සභාපතිතුමා අමතා එවන ලද ලිපිය.

2. හංවැල්ල, පහල හංවැල්ල, ජයවීරගොඩ, අංක 361/A, හි පදිංචි ඒ.ජී.යු. රිච්ශානි පෙරේරා යන අය විසින් " හංවැල්ල සහිත පොල සම්බන්ධවයි" යන හිසින් යුතුව පොල නීත්‍යානු කූලව ආරම්භ කිරීමට අවසර ලබා දී නොමැති බැවින් ඉහත නම සඳහන් අය හට බදු මුදල් එකතු කිරීමට නොහැකි බවත්, සහිත පොල ආරම්භ කිරීමට දිනයක් ලබා දෙන්නේ නම් සහිත දෙකකට පෙර දැනුම් දෙන ලෙසත්, මෙම කාරණා සම්බන්ධව සාකච්ඡා කිරීමට දිනයක් හා වේලාවක් ලබා දීම හෝ සභාවේ තීරණය ලිඛිතව ලබා දෙන ලෙස ඉල්ලමින් 2020.08.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා එවන ලද ලිපිය.

03 - (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසෝක වැලිකල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

ගරු සභාපතිතුමනි, ඊයෙට යෙදුන උපන්දිනය සුභ පැතුමක් එක් කරන ගමන් මලගල කොරලඉම ජනතාව විසින් යොමු කරන ලද "මලගල කොරලඉම ගමට ක්‍රීඩා පිටියක් ලබා ගැනීම සඳහා" යන හිසින් යුතුව. එම ගමේ ජනතාව හට ක්‍රීඩා පිටියක් ලබා දෙන ලෙස ඉල්ලමින් 2020.07.08 දිනැතිව ගරු සභාපතිතුමා අමතා එවන ලද ලිපිය.

03 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

හංවැල්ල නව වෙළඳ සංකීර්ණය, අංක 65 නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ සභාපති හා ලේකම් විසින් "වෙළඳ සංකීර්ණයේ නව තක්සේරුව සංශෝධනය කිරීම පිළිබඳව" යන හිසින් යුතුව තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරු නිලධාරීතුමිය කඩකුලි වැඩි

වීම පිළිබඳ සභාව මාර්ගයෙන් නැවත අභියාචනයක් ඉදිරිපත් ලෙස දන්වා ඇති බැවින් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් 2020.08.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

කොස්ගම, අලුත්ගම, නො: 152 හි පදිංචි කේ.ඒ. එමින්ද පුෂ්පකුමාර යන අය විසින් " නිවාස කිහිපයකට ඇති අවධානම දැන්වීම" යන හිසින් යුතුව තම නිවසට යාබද හිස් ඉඩමේ පිහිටි විශාල ගස් හේතුවෙන් අසල නිවෙස් දැඩි අවධානම් තත්වයකට ලක් වී ඇති බැවින් මේ පිළිබඳ අවධානය යොමු කර හැකි ඉක්මණින් සිදු වීමට යන අනතුර වලක්වා විශාල ගස් ඉවත් කර දෙන මෙන් ඉල්ලමින් 2020.07.30 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

හංවැල්ල නව වෙළඳ සංකීර්ණය, අංක 65 නව වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ සභාපති හා ලේකම් විසින් "වෙළඳ සංකීර්ණයේ නව තක්සේරුව සංශෝධනය කිරීම පිළිබඳව" යන හිසින් යුතුව තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරු නිලධාරීතුමිය කඩකුලි වැඩි වීම පිළිබඳ සභාව මාර්ගයෙන් නැවත අභියාචනයක් ඉදිරිපත් ලෙස දන්වා ඇති බැවින් ඒ සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් 2020.08.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01. කොස්ගම, සනී පොළ පදික වෙළඳුන් විසින් " කොස්ගම සනී පොළ කුණු ඉවත් කිරීම සම්බන්ධවයි." යන හිසින් යුතුව කොස්ගම සනී පොළ පදික වෙළඳුන්ගේ කඩ කාමර නිබෙන ස්ථානය (පොළ පිටුපස) එළවළු කුණු හා ඉඳුල් ආදිය ඉවත් නොකරන නිසා වෙළඳාම් කටයුතු කිරීමද නොහැකි තත්වයක් උදා වී ඇති බවත් වැසිකිලි සෝදන්නේ ද නැති බව හා බල්ලන්ගේ, ගවයන්ගේ පැමිණීම පාරිභෝගිකයන්ට සහ වෙළඳුන්ට ඉමහත් කරදරයක් බැවින් මෙම ගැටළු සඳහා විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් 2020.08.01 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.

ගරු සභාපතිතුමා

කල් දී ඇති ප්‍රශ්න නැහැ.

05. යථා පරිදි කල් දී ඇති යෝජනා.

ගරු සභාපතිතුමා

05 - (01) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 - (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ හා හංවැල්ල මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ භාවිතයට සංස්ථාපිත කල 20 kw හා 10 kw ධාරිතාවයකින් යුත් සූර්යබල පද්ධතිය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදල මගින් අනුමත කර ඇති රු. 3,285,600.00 ක් වන ණය මුදලේ රු. 101,449.79 ක් වන මාසික ණය වාරික හා පොලී මුදල නිසි පරිදි ගෙවීමට අපොහොසත් වුවහොත් , සීතාවක ප්‍රාදේශීය සභාවට ලැබීමට නියමිත මුද්දර ගාස්තු හා උසාවි දඩ මුදලින් අයකර ගැනීමට පළාත් පාලන කොමසාරිස්තුමා වෙත බලය පැවරිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 - (02). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව.

2021 වර්ෂයට අදාල වරිපනම් බදු පැනවීම.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 146 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ සීතාවක ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව * ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1374 හා 2004.12.31 දිනැති ගැසට් පත්‍රය යටතේ සහ 1486 හා 2007-02-23 දිනැති ගැසට් පත්‍රය යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල දියුණු කල ප්‍රදේශ යැයි ප්‍රකාශයට පත් කර ඇත්තා වූ ප්‍රදේශය ඇතුළත පිහිටියා වූ නිවාසවල, ගොඩනැගිලිවල, ඉඩම්වල, ගෙපත්වල, වාර්ෂික

වටිනාකම සඳහා 2015 වර්ෂය සඳහා වූ තක්සේරුව / සත්‍යක්ෂණය 2021 වර්ෂය සඳහා තක්සේරුව / සත්‍යක්ෂණය ලෙස සම්මත කළ යුතු බවටත් එකී තක්සේරුව මත 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 (1) උප වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර එකී දේපල මත ඉහත කී තක්සේරුව සඳහා වාර්ෂික වටිනාකමින් පළමු උප ලේඛනයේ හා දෙවන උපලේඛනයේ දෙවන තීරුවේ දක්වා ඇති ප්‍රමාණයේ ප්‍රතිශතයක වාර්ෂික වරිපනම් බද්දක් නියම විය යුතු බවටත්,

තවද, 2021 වර්ෂයෙහි පහත තුන්වන උප ලේඛනයේ සඳහන් එක් එක් කාර්තුව වෙනුවෙන් ඉදිරියෙන් නිරූපිත දිනයට පෙර එසේ නියම කරන වාර්ෂික වරිපනම් බද්ද ප්‍රාදේශීය සභා අරමුදලට ගෙවිය යුතු බවටත්, එලෙස වාර්ෂික වරිපනම් බද්ද එම වර්ෂයෙහි ජනවාරි 31 වන දින හෝ ඊට ප්‍රථම ගෙවන්නේ නම් වාර්ෂික වරිපනම් බද්දේ ප්‍රමාණයෙන් සියයට දහයක (10 %) ක වට්ටමක්ද, එකී උප ලේඛනයෙහි එක් එක් කාර්තුව ඉදිරියෙන් තුන්වන තීරුවේ නිරූපිත දිනයට පෙර අදාල වරිපනම් බදු මුදල ප්‍රාදේශීය සභා අරමුදලට ගෙවනු ලබන්නේ නම් එක් කාර්තුවට අදාල මුදලින් 5 % ක වට්ටමක්ද ප්‍රාදේශීය සභාව ලබාදිය යුතු බවටත් මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී පළමු උපලේඛනය

1 තීරුව	11 තීරුව
දියුණු ගම් ප්‍රදේශය	වරිපනම් බදු ප්‍රතිශතය
හංවැල්ල දියුණු ගම් ප්‍රදේශය	6%
පාදුක්ක, කහහේන, කොස්ගම හා කලුඅග්ගල දියුණු ගම් ප්‍රදේශය	6%
පිටුම්පේ දියුණු ගම් ප්‍රදේශය	4%

ඉහත කී දෙවන උපලේඛනය

1 තීරුව	11 තීරුව
දියුණු ගම් ප්‍රදේශය	වරිපනම් බදු ප්‍රතිශතය
හංවැල්ල පරණ පාර ආටිගල පාලම අසල සිට කලුඅග්ගල හඬිලෙවල් මාර්ගයට සම්බන්ධවන ස්ථානය දක්වා පාර දෙපස හා හඬිලෙවල් පාර ගලගෙදර පාලම අසල සිට පුවක්පිටිය දක්වා ප්‍රධාන පාර දෙපස මීටර් 301 ක ප්‍රදේශය	6%
ගලගෙදර හංදියේ සිට උඩුමුල්ල දක්වා පාර දෙපස මීටර් 201 ක ප්‍රදේශය	4%
උඩුමුල්ල හන්දියේ සිට කහවල පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
කොළඹ පාර මීපේ හංදියේ සිට පහළ බෝපේ අවසානය දක්වා පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
ඉහළ, බෝපේ හංදියේ සිට ගුරුලාන දක්වා පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
පිටුම්පේ පිංතාලියේ සිට වේවැල්පනාව පාර දක්වා පාර දෙපස මීටර් 201 ක	4%

ප්‍රදේශය	
කලු අග්ගල හංදියේ සිට ලබුගම පාර තුම්මෝදර දක්වා පාර දෙපස මීටර් 201 ක ප්‍රදේශය	4%
කොස්ගම සිට කණම්පැල්ල පාර පොලිසිය අසල පළමු බෝක්කුව දක්වා පාර දෙපස මීටර් 201 ක ප්‍රදේශය හා එතැන් සිට පාර අවසානය දක්වා පාර දෙපස මීටර් 120ක ප්‍රදේශය	4%
ඇස්වත්ත පාර දෙපස මීටර් 120ක ප්‍රදේශය	4%
සාලාව හංදියේ සිට අකරවිට පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
පහල බෝපේ සිට පාදුක්ක දක්වා පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
ගුරුලාන සිට උඩගම ප්‍රාදේශීය සභා සීමාව දක්වා පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
ඉහළ බෝපේ සිට ඉංගිරිය මාර්ගයේ ප්‍රාදේශීය සභා සීමාව දක්වා පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
පහත්ගම සිට වේවැල්පනාව දක්වා පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%
වේවැල්පනාවේ සිට ඉර්දා පොළ දක්වා පාර දෙපස මීටර් 120 ක ප්‍රදේශය	4%

ඉහත කී තුන්වන උපලේඛනය

1 තීරුව	11 තීරුව	111 තීරුව
කාර්තුව	ගෙවිය යුතු දිනය	5% වට්ටම සඳහා හිමිකම් ලබන අවසාන දිනය
පළමුවන කාර්තුව	2021 මාර්තු 31	2021 ජනවාරි 31
දෙවන කාර්තුව	2021 ජූනි 30	2021 අප්‍රේල් 30
තුන්වන කාර්තුව	2021 සැප්තැම්බර් 30	2021 ජූලි 31
හතරවන කාර්තුව	2021 දෙසැම්බර් 31	2021 ඔක්තෝබර් 31

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව අදහසක් ඉදිරිපත් කිරීමට අවශ්‍යයි ඊට ප්‍රථම මට තත්පරයක් දෙන්න සිතාමතා ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් පහුගිය අවසන් වෙච්ච පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජනබල වේගය පත්‍රය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වුණා. ඒ නිසා මේ සිතාමතා ප්‍රාදේශීය සභාවේ මේ බල ප්‍රදේශයේ විවිධාකාර නියෝජනයන් කරන පුරවැසියන් හා හිතවතුන් දක්වන ලද සහයෝගයට මේ වෙලාවේ ස්තූතිය පළකරන්න පුංචි අවස්ථාවක් යොදා ගන්නා ගමන් ඔබතුමන්ගේ දෙවෙනි යෝජනාවේ මගේ ඉල්ලීමක් සහ යෝජනාවට යම් එකතුවක් කරන්න පුළුවන්නම් ගියවරත් මේ ආශ්‍රිතව කරුණු සාකච්ඡා මතු වුණා මේ යෝජනාව ඉදිරිපත් වුණාට පස්සේ ගරු සභාපතිතුමනි මේකේ වර්පනම් බදු අය කරන සීමාව පරණ පාරේ හංවැල්ල සිට පුවක්පිටිය දක්වා සහ හයිලෙවල් මාර්ගයේ මාවතගම සිට පුවක්පිටිය දක්වාත් ප්‍රදේශය පාරේ සිට දෙපැත්තෙන්ම ඇතුළට මීටර් 300 ක පමණ ප්‍රමාණයක් ඔබතුමන්ලා සඳහන් කරන විදියට ගියවරත් ඒකමයි මම ගියවර 2019 න්‍යාය පත්‍රය අරගෙන බැලුවහමත් දුර ප්‍රමාණයේ වෙනසක් නැහැ එකක් තමයි 201 සීමාව 120 සීමාව වශයෙනුත් 301 සිට 120 දක්වා මාර්ගට ඇතුළුවෙන තැන දුර ප්‍රමාණය ඇතුළු කරලා තියෙනවා. මගේ ඉල්ලීම තමයි මේ සීමාව තුළ විවිධ හැකියාවන් තියෙන රජයේ සේවකයන් වෙන්න පුළුවන් , ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්, දෛනිකව කුලිය මත ජීවත් වෙන ජනතාව වෙන්න පුළුවන් විවිධාකාරයේ පිරිස් ඉන්නවා වෙන්න පුළුවන් ඒ දුර ඇතුළත ඔබතුමන්ලා යෝජනා කරනවා කාටත් පොදුව 6% ක වර්පනම් ප්‍රතිශතයක් ඒ නිසා මම මේ යෝජනාවට අදහසක් හා ඉල්ලීමක් කරනවා මේ දුර ප්‍රමාණය තුළ ජීවත් වෙන ජනතාව සමාන තමන්ට ජීවත් වීම සඳහා වන සාධාරණ ලෙස ඉන්න අය ඔක්කෝම ගැන බැලුවොත් මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව වැරදිලා ඒ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගේ ආදායම් ස්වභාවයන් ගැන සැලකිල්ලට ගැනීමක් ගරු සභාව විසින් කරනවානම් මම හිතනවා සභාවක් විදියට වඩාත් හොඳයි ඒ නිසා ඒකට යම්කිසි වර්ගීකරණයක් කරලා ගරු සභාවේ ඒ වගේම ගරු සභාපතිතුමනි මේ ප්‍රාදේශීය සභාව මේ යෝජනාව සැලකිල්ලට ගන්නහම ගියවරට වඩා මේ වතාවේ දශමයකවත් එක තිතකවත් වෙනසක් නැහැ ප්‍රතිශත සහ ඒකක වල අපි සභාවේ මන්තර්වරු විදියට සතුවු වෙනවා සාමාන්‍යයෙන් නම් වර්පනම් ප්‍රතිශතය වාර්ෂිකව වැඩි වෙනවා නමුත් ගියවර යෝජනාවයි මෙවර යෝජනාවයි සංසන්ධනය කරද්දි අකුරකවත්, දශමයකවත්, ඉලක්කමකවත් වෙනසක් නෑ ඒ නිසා අපි සතුවු වෙනවා සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට සභාවෙන් ඒ

ආකාරයට වර්ෂනම් බදු වැඩිකිරීමේ තීරණයකට නොයන එකට හැඟැසී ඒකෙන් තේරෙනවා සභාවට අවශ්‍ය වර්ෂනම් හා බදු මුදල් ලැබෙනවා කියන කාරණාව ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අඩුමගානේ මේ සභාවේ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා පක්ෂ විපක්ෂ අපි සියලු දෙනාටම අදාලයි මගේ මේ අදහස සහ ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා වර්ෂනම් වැඩි වෙලා නෑ ඒක හොඳයි ඒක වැඩි කරන්න කියලා කිසිසේනම ඉල්ලන්නෙන් නෑ නමුත් ඔබතුමාලා ඒකේ ඇතුළේ තියෙන දේට ගෞරවයක් එකතු නොකිරීම නිසා ඉල්ලීමක් කරනවා වර්ෂනම් බදු ගෙවන ජනතාවගේ විශේෂයෙන්හම අර විදුලි පහන් සවි කිරීමේදී නිරන්තරයෙන්ම තියෙන ගැටළුව ඒ භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් සම්බන්ධව ජනතාවට යලි මිලක් දැරීමට සිදුවන කාරණාව සභාවක් විදියට යම් සැලකිල්ලක් දක්වලා අපිටත් යම් බැඳීමක් තියෙනවනේ මීටර් 300 ක් කියන්නේ අනිවාර්යයෙන්ම වර්ෂනම් සීමාවට බදු සීමාවට යටත් මීටර් 120 ක් දුප්පත් ගම්වල පාරෙන් ඇතුළට යටත් ඒ නිසා අඩු ගානේ ඒ ප්‍රදේශවල ජනතාවට මේ විදුලි පහන් සවි කිරීම සභාවේ වර්ෂනම් මුදල් ගෙවීමට කෘතවේදීව ගරු කිරීමක් විදියට සහ උදවුවක් විදියට හරි ඒක නොමිලේ ලබා දීම කරනවානම් හොඳයි මේක යෝජනාවක් විදියට අරගෙන හෝ මොකද මේවා වෙනස් නොවීම තුළ අපිට යම් ශක්‍යතාවයක් තියෙනවා කියන කාරණාව විශ්වාස කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මෙතන මේ මුදල් සහ ආදායම් පිළිබඳ ප්‍රශ්ණයක් නිසා මම ඉල්ලීමක් කරනවා මමත් මේ සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට මේ සාලාව ඇතුළු කොට්ඨාශ කිහිපයක ජනතාවගේ කසල බැහැර කිරීමේ ප්‍රශ්ණය පිළිබඳව සාකච්ඡා කරලා සභාවේ අනුමත උනා ඒ නිශ්චිත ප්‍රදේශවල සතියකට වරක් මේ කුනු ඉවත් කිරීම කියන කාරණාව අඩුම ගානේ ඔබතුමාලා සභාව විදියට මේ වර්ෂනම් බදු ගෙවන සීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය කාරණා කාටත් මන්ත්‍රීවරයෙක් විදියට ගන්නහමත් ප්‍රධාන වශයෙන්ම තියෙන ගැටළු දෙක තමයි මේ කසල බැහැර කිරීම හා විදුලි පහන් සවි කර ගැනීම වර්ෂනම් අය කරන සීමාව තුළ සභාවේ මේ තීන්දු ගන්න ප්‍රදේශ ටිකේ හරි මේ අදාල කසල බැහැර කිරීම ක්‍රියාත්මක කරනවානම් එක සුදුසුයි ඒ සදහා මම යලිත් මගේ යෝජනාවත් එක්ක මේකේ සංශෝධනයක් එක්ක හරි කරලා නැවත මේක මුදල් කමිටුවේදී හරි සාකච්ඡා කරලා වෙනසක් කරන්න. පුළුවන්නම් ඒක කරන්න කියන ඉල්ලීම මේ මහ සභාවේ මේ මොහොතේ මේ යෝජනාවත් සමඟ ඉදිරිපත් කරනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ යෝජනාව සම්බන්ධව අපි මේක මේ 2007 අවුරුද්දේ කරපු තක්සේරුවත් සමඟ තමයි මේ වර්ෂනම් පැනවීම අපි කරලා තියෙන්නේ ඊට පස්සේ අපි දියුණු වූ ප්‍රදේශ විදියට මේ ප්‍රදේශ ආපහු සොයා බලා ගැසට් කිරීමක් සිදු කළේ නෑ ඒ නිසා අපි එහෙමනම් අළුතින් යෝජනාවක් ගෙනල්ලා ප්‍රදේශ නම් කරගෙන නැවත ගැසට් කිරීමට අපි යන්න ඕනේ මේ පිළිබඳ අපි ඊළඟ මුදල් කමිටුවට මේ යෝජනා ගෙනල්ලා අපි මේ ගැන කතා කරලා කොයි ගම්

ප්‍රදේශ මේකට ඇතුළු කරලා මීටර් 301 සීමාව දීර්ඝ කරන එක පිළිබඳව හා මේ අනෙකුත් ප්‍රදේශ දියුණු ගම් ප්‍රදේශ මොනවද කියන එක පිළිබඳ හඳුනාගෙන ඊට පස්සේ ඒක තක්සේරු දෙපාර්තමේන්තුව හරහා තක්සේරු කරවලා අළුත් ගැසට් එකක් මගින් ලබන 2021 වර්ෂයට අපිට කරගන්න අමාරු වෙයි ඊළඟ අවුරුද්දෙවත් අප මේක කරන්න ඊළඟ මුදල් කමිටුවේදී මේ පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ අදහස් අරගෙන අපි යෝජනාවක් ගෙනලේලා තක්සේරු දෙපාර්තමේන්තුවට යවලා ආපහු තක්සේරු වාර්තාවක් අරගෙන තමයි මේ ප්‍රදේශ දියුණු ගම් ප්‍රදේශ ලෙස ආපහු අළුතින් ගැසට් කරලා තමයි අපි මේ ආදායම් ආපහු ලබා ගැනීමට කටයුතු කරන්න ඕනේ ඒ නිසා අපි ආපහු මේ ගැන ඊළඟ මුදල් කමිටුවට ගන්න කියලා යෝජනා කරනවා. ඊළඟට විදුලි අංශය ගැන කතා කළහම මේකේ නිරන්තරයෙන්ම අපේ මන්ත්‍රීතුමන්ලාගේ ඉල්ලීම වැඩියි මේක මේ විදි ලාම්පු සවි කිරීම සම්බන්ධව මම හිතන්නේ දැන් ලයිට් කණු ගානට සමානවම විදි ලාම්පු සවි වෙලා තමයි තියෙන්නේ කියලා මට පේන්නේ ඒක මම දකින විදියට හොඳ දෙයක් නොවුණත් ඒකට මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් බොහොමයක් තියෙනවා අපි මේ වර්ෂයෙන් විදුලි අංශය වෙනුවෙන් රුපියල් ලක්ෂ 45 ක් විදුලි අංශය වෙනුවෙන් මුදල් වියදම් කරනවා. ඒකයි අපි අත්‍යවශ්‍ය වූ තැනකට ලාම්පුවක් සවි කිරීම සම්බන්ධව අපි කතා කරනවා විනා මේක සභාව විදියට ආවොත් මේක පාලනය කරන්න බැරි තැනකට පත් වෙයි මේ තියෙනානේ මේ අත්‍යවශ්‍ය වූ තැනකට පමණක් විදි ලාම්පු සවි කිරීම සඳහා අපේ හිටපු සභාපතිතුමන්ලත් මේ සභාවේ ඉන්නවා ඒ නිසා ඔවුන් දන්නවා මේක කොහොමද වෙන්නේ කියන කාරණය ඒක ටිකක් අපහසු හා අමාරු කාර්යයක් නමුත් අපි යම් යම් වෙලාවන්වලදී මන්ත්‍රීවරුන්ගේ කාරණා සලකලා ඒ කටයුත්ත ඒ ගම් ප්‍රදේශවල ජනතාවන් සම්බන්ධ කරගෙන අපි එක විදි ලාම්පුවක් සඳහා විශාල වියදමක් දරණවා සභාව විදියට ඒ රු. 700ක මූලික වියදම ඒ අය කලාට පස්සේ මම හිතන්නේ එක අවුරුද්දකට එක විදි පහනකට අපේ සේවකයෝ පස් හය වතාවක් ගිහිල්ලා ඒ ප්‍රදේශවල වරිපනම් ගත්තත් නැතත් අපි අළුත්වැඩියා කටයුතු සිදු කරනවා සභාවට සත්‍යකදු ආදායමක් එන්නේ නැති ගම් ප්‍රදේශවලට අපි අවුරුද්දකට හය හත් වතාවක් උනත් යන්න පුළුවන් එක විදි ලාම්පුවක් වෙනුවෙන් කටයුතු කරන්න ඒ නිසා මේක අපහසු කාර්යයක් වුවත් අපි ඒ පිළිබඳවත් කටයුතු සලකා බලමු ඒක යම්කිසි පාලනයක් කරන්න පුළුවන්නම් තමයි ඒ කටයුත්ත කරන්න ඕනේ ඒ නිසා අපි ඒ ගැනත් සාකච්ඡාවක් කරලා ඉදිරියේදී ඔබතුමා ඉදිරිපත් කරපු අදහසත් අනුව අපි යෝජනාවත් අරගෙන කටයුතු කරමු. මේ පිළිබඳව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද කියලා ඒ වගේම මේ යෝජනාවට අදහස් දැක්වීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. මේ යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් නැති නිසා මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ

**යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ
ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

**05 – (03). ගරු සභාපති ඒ. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.
සීතාවක ප්‍රාදේශීය සභාව
2021 වර්ෂයට අදාලව අක්කර බදු පැනවීම.**

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 134 වැනි වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව සීතාවක ප්‍රාදේශීය සභා සීමාව ඇතුළත පිහිටියා වූද, ස්ථීර හෝ නීතිපතා ගොවිතැනක් යටතේ වූ හෙක්ටයාර් පහක් හෝ ඊට වැඩිවන සෑම හෙක්ටයාරයක් මතම 2021 වර්ෂය සඳහා රුපියල් 10.00 බැගින් වන වාර්ෂික අක්කර බද්දක් පනවා අය කළ යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

තවද, 2021 වර්ෂයෙහි පහත උප ලේඛනයේ සඳහන් එක් එක් කාර්තුව වෙනුවෙන් ඉදිරියෙන් නිරූපිත දිනයට පෙර එසේ නියම කරන වාර්ෂික අක්කර බද්ද ප්‍රාදේශීය සභා අරමුදලට ගෙවිය යුතු බවටත්, එලෙස වාර්ෂික අක්කර බද්ද එම වර්ෂයෙහි ජනවාරි 31 වන දින හෝ ඊට ප්‍රථම ගෙවන්නේ නම් වාර්ෂික අක්කර බද්දේ ප්‍රමාණයෙන් සියයට දහයක (10 %) ක වට්ටමක්ද, එකී උප ලේඛනයෙහි එක් එක් කාර්තුව ඉදිරියෙන් තුන්වන නිරූපිත දිනයට පෙර අදාල අක්කර බදු මුදල ප්‍රාදේශීය සභා අරමුදලට ගෙවනු ලබන්නේ නම් එක් කාර්තුවට අදාල මුදලින් 5 % ක වට්ටමක්ද ප්‍රාදේශීය සභාව ලබා දිය යුතු බවටත් යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

1 තීරුව	11 තීරුව	111 තීරුව
කාර්තුව	ගෙවිය යුතු දිනය	5% වට්ටම සඳහා හිමිකම් ලබන අවසාන දිනය
පළමුවන කාර්තුව	2021 මාර්තු 31	2021 ජනවාරි 31
දෙවන කාර්තුව	2021 ජූනි 30	2021 අප්‍රේල් 30
තුන්වන කාර්තුව	2021 සැප්තැම්බර් 30	2021 ජූලි 31
හතරවන කාර්තුව	2021 දෙසැම්බර් 31	2021 ඔක්තෝබර් 31

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු දෙවන්මිණ රාජපක්ෂ
මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

05 – (04). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

**සීතාවක ප්‍රාදේශීය සභාව
2021 වර්ෂයට අදාල බලපත්‍ර ගාස්තු පැනවීම.**

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 147 වැනි වගන්තිය හා 149 වැනි වගන්තිය යටතේ සීතාවක ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාර එකී පනතේ හෝ එකී පනත යටතේ සාදන ලද අතුරු ව්‍යවස්ථාවක විස්තර කර ඇති මෙහි පහත උප ලේඛනයෙහි 1 වන තීරුවේ නිරූපිත යම් කාර්යයක් සඳහා සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත යම් ස්ථානයක් හෝ පරිශ්‍රයක් පාවිච්චි කිරීමට බලය දෙමින් 2021 වර්ෂයේ නිකුත් කරනු ලබන යම් බලපත්‍රයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයේ 11 තීරුවේ අනුරූප සටහනේ නිරූපිත බලපත්‍ර ගාස්තුවක් 2021 වර්ෂය සඳහා නියම විය යුතු බවටද,

තවද එකී ස්ථානය හෝ පරිශ්‍රය 1968 අංක 14 දරණ සංචාරක මණ්ඩල පනතේ කාර්යය සඳහා සංචාරක මණ්ඩලයේ අනුමත කර ඇති, පිළිගෙන ඇති හෝටලයක්, ආපන ශාලාවක්, නවාතැන්පලක් වන විටදී, ඊට අදාල බලපත්‍ර ලබා දීමේදී එම ස්ථානයේ හෝ පරිශ්‍රයේ 2020 වර්ෂයේ ලැබීම් වලින් 1 % ක් බලපත්‍ර ගාස්තුව ලෙස 2021 වර්ෂය සඳහා නියම විය යුතු බවටද මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උප ලේඛනය

	1 වන තීරය	11 වන තීරය		
	බලය දෙනු ලබන කාර්යය	පරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම		
		රු.750.00 නොඉක්මවන අවස්ථාවක	රු.750.00 ඉක්මවන එහෙත් රු.1500.00	රු.1500.00 ඉක්මවන අවස්ථාවක රුපියල්

		රුපියල්	නොඉක්මවන අවස්ථාවක රුපියල්	
1	ලැඟුම් නිවාසයක් පවත්වාගෙන යාම	500.00	750.00	1000.00
2	හෝටල්	500.00	750.00	1000.00
3	බත් කඩ, ආපන ශාලා හා තේ කෝපි කඩ	500.00	750.00	1000.00
4	බේකර්	500.00	750.00	1000.00
5	කිරි පට්ටි හා කිරි වෙළඳාම	500.00	750.00	1000.00
6	ආහාර විකිණීම	500.00	750.00	1000.00
7	මාළු විකිණීම	500.00	750.00	1000.00
8	මස් විකිණීම	500.00	750.00	1000.00
9	සිසිල් බීම කර්මාන්තශාලා	500.00	750.00	1000.00
10	අයිස් කර්මාන්ත ශාලාවක්	500.00	750.00	1000.00
11	ලොන්ඩරියක්	500.00	750.00	1000.00
12	ගව ගාලක් පවත්වාගෙන යාම	500.00	750.00	1000.00
13	ඝාතක මඩු	500.00	750.00	1000.00
14	කොණ්ඩා සැකසීමේ සැලැන්හල් සහ බාබර් සාප්පු	500.00	750.00	1000.00
15	පොහොර හෝ රසායනික පොහොර නිපදවීම හෝ ගබඩා කර තබා ගැනීම.	500.00	750.00	1000.00
16	සම් පදම් කිරීම.	500.00	750.00	1000.00
17	සම් විකිණීම.	500.00	750.00	1000.00
18	සත්ත්ව පාලනය (මස්,කිරි හෝ බිත්තර සඳහා)	500.00	750.00	1000.00
19	ජායාරූප ශාලාවක් පැවැත්වීම.	500.00	750.00	1000.00
20	පශු වෛද්‍ය ගිලන්හලක් පැවැත්වීම.	500.00	750.00	1000.00
21	විකිණීම සඳහා නරක්වන සුළු කෑම වර්ග හෝ ආහාර ද්‍රව්‍ය ගබඩාකර තබා ගැනීම.	500.00	750.00	1000.00
22	කරවල, ලුණුමාළු හෝ ජාඩ් කිලෝ ග්‍රෑම් 150ට වැඩි ප්‍රමාණයක් තබා ගැනීම.	500.00	750.00	1000.00
23	පොල්කටු අඟුරු හෝ දැව අඟුරු නිපදවීම හෝ අඟුරු ගබඩාකර තබා ගැනීම.	500.00	750.00	1000.00
24	දුම්කොළ සකස් කිරීම හෝ ගබඩා කිරීමේ ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
25	සත්ත්ව ආහාර නිපදවීම හෝ සත්ත්ව ආහාර ගබඩාවක් පැවැත්වීම.	500.00	750.00	1000.00
26	පුත්තක්කු නිපදවීම හෝ කිලෝග්‍රෑම් 200ට වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම.	500.00	750.00	1000.00
27	සබන් නිෂ්පාදනය කිරීම.	500.00	750.00	1000.00
28	සත්ත්ව ඇටකටු ඇඹරීම හෝ තබා ගැනීම.	500.00	750.00	1000.00
29	අළුත් හෝ පරණ ලෝහ ගබඩාකර තබා ගැනීම.	500.00	750.00	1000.00

30	ලෝහමය සුන්බුන් ද්‍රව්‍ය ගබඩා කිරීමේ ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
31	ගෘහ භාණ්ඩ නිපදවීම හෝ ගබඩාකර තබා ගැනීම.	500.00	750.00	1000.00
32	වේවැල් භාණ්ඩ නිපදවීම.	500.00	750.00	1000.00
33	වඩු කර්මාන්ත ශාලාවක් පැවැත්වීම.	500.00	750.00	1000.00
34	සිරප් හෝ පලතුරු බීම වර්ග නිපදවීම.	500.00	750.00	1000.00
35	රසකැවිලි වර්ග නිපදවීම.	500.00	750.00	1000.00
36	පොල් ලෙලි පෙඟවීම (හෝ පල් කිරීම.)	500.00	750.00	1000.00
37	බුරුසු වර්ග නිපදවීම (දන් බුරුසු හැර)	500.00	750.00	1000.00
38	දන් බුරුසු නිපදවීම.	500.00	750.00	1000.00
39	රා එකතු කිරීම.	500.00	750.00	1000.00
40	විනාකිරි නිපදවීම හෝ ගබඩා කිරීම.	500.00	750.00	1000.00
41	යන්ත්‍රානුසාරයෙන් හෝ අනිත් දැව ඉරීමේ ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
42	පින්තාරු තීන්ත, වාර්නිෂ් හෝ ඩිස්ටෙම්පර් සායම් හෝ ඒවා ලීටර් 100ට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම.	500.00	750.00	1000.00
43	සෝඩා නිපදවීම.	500.00	750.00	1000.00
44	සම් භාණ්ඩ නිපදවීම.	500.00	750.00	1000.00
45	පළතුරු මාළු හෝ වෙනත් ආහාර වර්ග ටින් වල ඇසිරීම.	500.00	750.00	1000.00
46	මිරිස්, කෝපි, ධාන්‍ය වර්ග, මාෂ හෝග, කුළබඩු හෝ කිරිපිටි ඇඹරීම සඳහා ඇඹරුම් හලක් පැවැත්වීම.	500.00	750.00	1000.00
47	ඉටිපන්දම් නිපදවීම.	500.00	750.00	1000.00
48	කපුරු නිපදවීම.	500.00	750.00	1000.00
49	ලියන තීන්ත, අච්චු තීන්ත හෝ ස්ටෙන්සිල් තීන්ත නිපදවීම.	500.00	750.00	1000.00
50	රෙදි සෝදන නිල් නිපදවීම.	500.00	750.00	1000.00
51	ලාකඩ නිපදවීම.	500.00	750.00	1000.00
52	සුවඳ විලවුන් නිපදවීම හෝ ගබඩා කිරීමේ ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
53	පාසල් රටහුණු නිපදවීම.	500.00	750.00	1000.00
54	ටයර් හෝ ටියුබ් 50 වැඩි ප්‍රමාණයක් ගබඩා කොට තබා ගැනීම.	500.00	750.00	1000.00
55	ටයර් නැවත පිරවීම.	500.00	750.00	1000.00
56	ටයර් ටියුබ් වෝල්කනයිස් කිරීමේ ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
57	සිමෙන්ති කිලෝ ග්‍රෑම් 1000ට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම.	500.00	750.00	1000.00
58	සිමෙන්ති භාණ්ඩ හෝ ඇස්බෙස්ටෝස්	500.00	750.00	1000.00

	සීමෙන්ති භාණ්ඩ නිපදවීම.			
59	ප්ලාස්ටික් භාණ්ඩ නිපදවීම.	500.00	750.00	1000.00
60	යන්ත්‍රානුසාරයෙන් රෙදි විවීම.	500.00	750.00	1000.00
61	පොහොර, හුණු පිටි හෝ වෙනත් ද්‍රව්‍යයන් දමා නිඛු ගෝනි පිරිසිදු කර විකිණීම.	500.00	750.00	1000.00
62	යන්ත්‍රානුසාරයෙන් සීමෙන්ති බ්ලොක් ගල් නිපදවීම.	500.00	750.00	1000.00
63	ධාන්‍ය හෝ මාෂහෝග කිලෝ ග්‍රෑම් 250 වැඩි ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම.	500.00	750.00	1000.00
64	තොග වශයෙන් විකිණීම සඳහා පිටි, ලුණු හෝ සීනි කිලෝ ග්‍රෑම් 750ට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීම.	500.00	750.00	1000.00
65	මැසු ඇඳුම් නිෂ්පාදනය කිරීම.	500.00	750.00	1000.00
66	මුද්‍රණාලයක් පැවැත් වීම.	500.00	750.00	1000.00
67	කුකුළන් 100ට වැඩි ප්‍රමාණයක් සඳහා කුකුල් ගාලක් හෝ කුකුල් කොටුවක් පැවැත්වීම.	500.00	750.00	1000.00
68	එළවන්, උරන් 10ට වැඩි ප්‍රමාණයක් සඳහා ගාලක් හෝ මඩුවක් පැවැත් වීම.	500.00	750.00	1000.00
69	ගඩොල් හෝ උළු ගබඩාකර තබා ගැනීම.	500.00	750.00	1000.00
70	දර ගබඩාවක් පැවැත්වීම.	500.00	750.00	1000.00
71	කළු ගල් කැණීම හෝ කැඩීම යන්ත්‍රානුසාරයෙන් හෝ අතින්.	500.00	750.00	1000.00
72	සිසිල් බීම නිෂ්පාදනය හෝ සිසිල් බීම බෝතල් 100 වැඩි ප්‍රමාණයක් ගබඩාකර තබා ගැනීම.	500.00	750.00	1000.00
73	අයිස්ක්‍රීම් නිෂ්පාදනය.	500.00	750.00	1000.00
74	පොල්තෙල් නිෂ්පාදනය හෝ ලීටර් 300 වැඩි ප්‍රමාණයක් ගබඩාකර තබා ගැනීම.	500.00	750.00	1000.00
75	ගිණි පෙට්ටි නිෂ්පාදනය හෝ දූසිම් 100වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම.	500.00	750.00	1000.00
76	කොහු හෝ වෙනත් කෙදි වර්ග වලින් භාණ්ඩ නිෂ්පාදනය හෝ ගබඩා කිරීම.	500.00	750.00	1000.00
77	පාවිච්චි කල ඇඳුම් ගබඩා කිරීම.	500.00	750.00	1000.00
78	ස්වර්ණාභරණ නිෂ්පාදනය කිරීම හෝ අළුත්වැඩියා කිරීම.	500.00	750.00	1000.00
79	යන්ත්‍රානුසාරයෙන් ලී ඉරීම.	500.00	750.00	1000.00
80	යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන කම්හල් පැවැත්වීම.	500.00	750.00	1000.00
81	හිස් ගෝණි හෝ හිස් බෝතල් ගබඩා කර තබා ගැනීම.	500.00	750.00	1000.00
82	පාපැදි හා යතුරුපැදි අළුත්වැඩියා කිරීමේ වැඩපලක් පැවැත්වීම.	500.00	750.00	1000.00

83	පාවිච්චි කරන ලද කඩදාසි හෝ පත්තර ගබඩා කර තබා ගැනීම.	500.00	750.00	1000.00
84	විසිරි පින්තාරු කිරීමේ ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
85	ගිණිකෙලි භාණ්ඩ හෝ රනිඤ්ඤා ගබඩා කිරීම හෝ නිපදවීම.	500.00	750.00	1000.00
86	පොල්තෙල් හැර වෙනත් එළවළු තෙල් ලීටර් 50ට වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම.	500.00	750.00	1000.00
87	ශීත කල මස් හෝ මාළු ගබඩා කිරීම.	500.00	750.00	1000.00
88	දැව ගබඩා කිරීම.	500.00	750.00	1000.00
89	රසායනික ද්‍රව්‍ය පාවිච්චි කර කුරුළු, කරදමුංගු, එනසාල් කුඩු හෝ කෙදි කිරීම.	500.00	750.00	1000.00
90	ඩුසික්ලින් කිරීම හෝ සායම් දැමීම.	500.00	750.00	1000.00
91	රෙදි මුද්‍රණය කිරීම හෝ සායම් දැමීම.	500.00	750.00	1000.00
92	විද්‍යුත් ලෝහ ආලේපනය කිරීමේ ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
93	හුණු ගල් හෝ කිරි ගල් පිළිස්සීම, සකස් කිරීම හෝ අළු හුණු ගබඩා කිරීම.	500.00	750.00	1000.00
94	බැටරි විද්‍යුත් ආරෝපණය කිරීම හෝ අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් පැවැත් වීම.	500.00	750.00	1000.00
95	මෝටර් වාහන අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් පැවැත් වීම.	500.00	750.00	1000.00
96	මෝටර් වාහන සේවා කිරීමේ ස්ථානයක් පැවැත් වීම.	500.00	750.00	1000.00
97	වාත්තු මඩුවක් පවත්වාගෙන යාම.	500.00	750.00	1000.00
98	බෙලෙක් වැඩපලක් පවත්වාගෙන යාම.	500.00	750.00	1000.00
99	ගෑස් සිලින්ඩර් ගබඩා කිරීමේ ස්ථානයක් පැවැත් වීම.	500.00	750.00	1000.00
100	ආයුර්වේද ඖෂධ, දේශීය ඖෂධ නිෂ්පාදනය කිරීම හෝ සංයෝජනය කිරීම.	500.00	750.00	1000.00
101	වීදුරු භාණ්ඩ හෝ වීදුරු තහඩු ගබඩා කිරීම.	500.00	750.00	1000.00
102	ප්ලාස්ටික් හෝ ෆයිබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පැවැත්වීම.	500.00	750.00	1000.00
103	කිලෝ ග්‍රෑම් 150ට වැඩියෙන් තේකුඩු ගබඩා කොට තබා ගැනීම.	500.00	750.00	1000.00
104	වැල්ඩින් සදහා ස්ථානයක් පැවැත්වීම.	500.00	750.00	1000.00
105	ලියවන පට්ටලයක් භාවිතා කරමින් වැඩපලක් පැවැත් වීම.	500.00	750.00	1000.00
106	පැට්‍රෝල්, ඩීසල්, තෙල් හෝ වෙනත් යම් බණිප තෙල් වර්ගයක් ගබඩාකොට ඇති	500.00	750.00	1000.00

	ස්ථානයක් පවත්වාගෙන යාම.			
107	කෘෂි රසායනික ද්‍රව්‍ය නිපදවීම හෝ ගබඩා කිරීම.	500.00	750.00	1000.00
108	වායුසමන යන්ත්‍ර, ශීතකරණ හෝ අධි ශීතකරණ සර්විස් කිරීම හෝ අළුත්වැඩියා කිරීම.	500.00	750.00	1000.00
109	විදුලි කර්මාන්ත වැඩපළක් හෝ විදුලි උපකරණ නිපදවන හෝ අළුත්වැඩියා කිරීමේ වැඩපළක් පවත්වාගෙන යාම.	500.00	750.00	1000.00
110	කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයක් පවැත්වීම.	500.00	750.00	1000.00
111	ජලාස්චික් හා පොලිතින් ප්‍රතිචක්‍රියකරණය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම	500.00	750.00	1000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (05). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට අදාලව කර්මාන්ත බදු පැනවීම.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 150 වන වගන්තියේ (1) වන උප වගන්තියේ බලතල ප්‍රකාර සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත යම් පරිශ්‍රයක පවත්වාගෙන යනු ලබන මෙහි පහත උප ලේඛනයෙහි 1 වන තීරුවේ නිරූපිත සෑම කර්මාන්තයක් සම්බන්ධයෙන් එම උප ලේඛනයේ 11 තීරුවේ අනුරූප සටහනේ නිරූපිත ප්‍රමාණයක කර්මාන්ත බද්දක් 2021 වර්ෂය සඳහා නියම විය යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

1 වන තීරය	11 වන තීරය
-----------	------------

කර්මාන්තය	පරිශ්‍රයෙහි වාර්ෂික වටිනාකම		
	රු.750.00 නොඉක්මවන අවස්ථාවක රුපියල්	රු.750.00 ඉක්මවන එහෙත් රු.1500.00 නොඉක්මවන අවස්ථාවක රුපියල්	රු.1500.00 ඉක්මවන අවස්ථාවක රුපියල්
අභ්‍යාස පොත් නිෂ්පාදනය	500.00	750.00	1000.00
හඳුන්කූරු නිෂ්පාදනය	500.00	750.00	1000.00
කොහු ඉදලේ නිෂ්පාදනය	500.00	750.00	1000.00
ඔරලෝසු අළුත්වැඩියා කිරීම	500.00	750.00	1000.00
විසිතුරු භාණ්ඩ හා සෙල්ලම් බඩු නිෂ්පාදනය	500.00	750.00	1000.00
බ්‍රේක් ලයිනර්/ ක්ලච් ප්ලේට් ගැසීම	500.00	750.00	1000.00
රේඩියෝටර්/ සයිලන්සර් නිෂ්පාදනය හා අලුත්වැඩියාව	500.00	750.00	1000.00
කෘතීම මල් සැකසීම	500.00	750.00	1000.00
විදුලි කාර්මික වැඩ	500.00	750.00	1000.00
රබර් මුද්‍රා නිෂ්පාදනය	500.00	750.00	1000.00
ජුකි මැෂින් අලුත්වැඩියාව	500.00	750.00	1000.00
කඩදාසි බැග් ලියුම් කවර නිෂ්පාදනය	500.00	750.00	1000.00
ඉලෙක්ට්‍රෝනික් තරාදි, මුදල් යන්ත්‍ර අලුත්වැඩියාව	500.00	750.00	1000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පීරිස් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පීරිස්
මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

05 - (06). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට අදාළව ව්‍යාපාර බදු පැනවීම.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152 වන උප වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ සිතාමතා ප්‍රාදේශීය සභාවට පැවරී ඇති බලතල ප්‍රකාර එකී පනතේ හෝ ඒ යටතේ සාදන ලද අතුරු ව්‍යවස්ථාවක විධිවිධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීම හෝ එම පනතේ 150 වන වගන්තිය යටතේ යම් බද්දක් ගෙවීම අවශ්‍ය නොවන්නා වූ යම් ව්‍යාපාරයක් සිතාමතා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත 2021 වර්ෂයේදී පවත්වාගෙන යන සෑම තැනැත්තෙක්ගෙන්ම එම ව්‍යාපාරයේ 2020 වර්ෂයේ ආදායම මෙහි පහත උප ලේඛනයෙහි 1 වන තීරුවේ නිරූපිත යම් විෂයාංක සීමාවන් ඇතුළත පවතින අවස්ථාවක එකී 11 තීරුවේ අනුරූප සටහනේ නිරූපිත අනුප්‍රමාණයක ව්‍යාපාර බද්දක් 2021 වර්ෂය සඳහා නියම විය යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උප ලේඛනය.

විෂය අංකය	1 වන තීරුව 2020 වර්ෂයේදී ව්‍යාපාරයේ ආදායම	11 වන තීරුව රු. ගන.
1	රු. 6000 නොඉක්මවන	කිසිවක් නැත
2	රු. 6000 ඉක්මවන එහෙත් රු.12000 නොඉක්මවන අවස්ථාවක	රු.90.00
3	රු.12000 ඉක්මවන නමුත් රු.18750 නොඉක්මවන විට	රු.180.00
4	රු.18750 ඉක්මවන රු.75000 නොඉක්මවන විට	රු.360.00
5	රු.75000 ඉක්මවන නමුත් රු. 150000 නොඉක්මවන විට	රු.1200.00
6	රු. 150000 ඉක්මවන විට	රු.3000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (07). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

**සීතාවක ප්‍රාදේශීය සභාව
2021 වර්ෂයට වාහන හා සතුන් සඳහා බදු පැනවීම.**

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 147 වන වගන්තිය හා 148 වන වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව පහත උප ලේඛනයෙහි දැක්වෙන ආකාරයට වාහන හා සතුන් පිළිබඳ වාර්ෂික බද්දක් සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා 2021 වර්ෂයට අදාළව නියම කර අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උප ලේඛනය

1 වන තීරුව	11 වන තීරුව
	බද්ද රු.ගන.
මෝටර් රථයක්, මෝටර් කාරයක්, මෝටර් ලොරියක්, මෝටර් බයිසිකලයක්, කරත්තයක්, ජීන් රික්ෂෝවක්, බයිසිකලයක් හෝ ට්‍රයිසිකලයක් නොවන සෑම වාහනයක් සඳහා	25.00
සෑම බයිසිකලයක් හෝ ට්‍රයිසිකලයක් හෝ, බයිසිකල් කාරයක් හෝ කරත්තයක් සඳහා	18.00
(අ) වෙළඳ කාර්ය සඳහා යොදවන්නේ නම්	4.00
(ආ) වෙළඳ නොවන කාර්ය සඳහා යොදවන්නේ නම්	20.00
සෑම කරත්තයක් සඳහා	10.00
සෑම අත් කරත්තයක් සඳහා	7.50
සෑම රික්ෂෝවක් සඳහා	15.00
සෑම අශ්වයෙකු/ පෝතියෙකු හෝ කොට්ටුවෙකු සඳහා	50.00
සෑම ඇතෙකු සඳහා	

විෂ්කම්භය අඟල් 26 නොඉක්මවන රෝද ඇති ළමා වාහන විල්බැරෝ හුදෙක් පෞද්ගලික ස්ථානවල පමණක් වෙළඳ කාර්යය සඳහා යොදවන අත්කරත්ත සහ වෙළඳ කාර්යය සඳහා නොයොදවන අත් කරත්ත මෙකී ගෙවීමෙන් නිදහස් කෙරේ.

මේ උපලේඛනයේ "වෙළඳ කාර්ය" යන්නට, විකිණීම සඳහා හෝ අත්‍යාවශ්‍යතාවයකින් හෝ යම් වෙළඳ ව්‍යාපාරයක් නැතහොත් කර්මාන්තයක් සඳහා වූ යම් ද්‍රව්‍ය හෝ බඩු හෝ යම් ලිඛිත නැතහොත් මුද්‍රිත ද්‍රව්‍ය ගෙන යාම හෝ ප්‍රවාහනය කිරීම ඇතුළත්වේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (08). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට සභා බල ප්‍රදේශය තුළ සංචාරක වෙළඳාම සඳහා ගාස්තු පැනවීම.

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (අ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගත්තා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල සංචාරක වෙළඳාම සම්බන්ධ අතුරු ව්‍යවස්ථාව යටතේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංචාරක වෙළඳාම සඳහා 2021 වර්ෂයට අවසර පත්‍රයක් ලබා ගැනීමට පහත උපලේඛනයේ දෙවන හා තෙවන තීරවල සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය	තුන්වන තීරය
සේවාව	ගාස්තුව	අයදුම් පත්‍ර ගාස්තුව
සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංචාරක	වර්ෂයක් සඳහා - රු: 2000/- +බදු	රු: 100/- +බදු

වෙළඳාම සඳහා අවසර පත්‍රයක් ලබා දීම.	කාර්තුවක් සඳහා - රු 500/- + බදු	
------------------------------------	------------------------------------	--

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මල්ලිකාරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සංචාරක වෙළඳාම සඳහා පසුගිය කාලයේ බලපත්‍ර ලබා දුන්නේ නැහැ නේද? ඉදිරියේදී ලබා දෙනවාද? කමිටුවකදී මේ පිළිබඳව සාකච්ඡා කරනවාද? මම හිතනවා අපි කාරක සභාවක් කරලා මේ පිළිබඳව සාකච්ඡා කළොත් හොඳයි කියලා. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට සභා බල ප්‍රදේශය තුළ ත්‍රී රෝද රථ නවතා තැබීම සම්බන්ධ ගාස්තු පැනවීම.

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගත්තා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල ත්‍රී රෝද රථ නවතා තැබීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පහත දෙවන උපලේඛනයේ සඳහන් හඳුනාගත් ස්ථානයන්හි සෑම දිනකම 06.00 පැය සිට 20.00 පැය දක්වා ත්‍රිරෝද රථ නවතා තැබීම සඳහා 2021 වර්ෂයට පහත පළමු උපලේඛනයේ සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී පළමු උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය
සේවාව	ගාස්තුව
සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ හඳුනාගත් ස්ථානයන්හි සෑම දිනකම 06.00 පැය සිට 20.00 පැය දක්වා ත්‍රිරෝද රථ නවතා තැබීමට අවසර පත්‍රයක් ලබා දීම.	වාර්ෂිකව 1000/= + බදු

ඉහත කී දෙවන උපලේඛනය

අනු අංකය	උප කාර්යාල බල ප්‍රදේශය	හඳුනාගත් ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානය	සංඛ්‍යාව
01	පාදුක්ක	මීසේ දෙකදුවල පාර ආරම්භක ස්ථානය අසල	05
02	පාදුක්ක	මීසේ කම්මල් පිටිය වත්ත ආරම්භක ස්ථානය අසල	10
03	පාදුක්ක	පාදුක්ක දුම්රිය මාර්ගය ඉදිරිපිට පාර	12
04	පාදුක්ක	පාදුක්ක නැපැල් කාර්යාලය ඉදිරිපිට පාර	10
05	පාදුක්ක	වේරගල භාවනා මධ්‍යස්ථානය පාර ආරම්භක ස්ථානය අසල	02

06	පාදුක්ක	මලගල පාසල ඉදිරිපිට යටවතුර පාර ආරම්භක ස්ථානය අසල	05
07	පාදුක්ක	මලගල ඇගලුම් කර්මාන්ත ශාලාව අසල කෝරල ඉම මාර්ගය ආරම්භක ස්ථානය	03
08	පාදුක්ක	අංගම්පිටිය උග්ගල්ල මාර්ගය ආරම්භක ස්ථානය අසල	02
09	පාදුක්ක	අංගම්පිටිය ඊවුසි මාවත ආරම්භක ස්ථානය අසල	02
10	පාදුක්ක	අංගම්පිටිය හල්පෙ පාර බෝගස අසල	05
11	පාදුක්ක	පින්තවල පාසල ඉදිරිපිට කනත්ත අසල	10
12	හංවැල්ල	හංවැල්ල නව සති පොළ මාර්ගය (කනත්ත මායිම)	10
13	හංවැල්ල	මාවතගම පියසේන මාවත ආරම්භක ස්ථානය අසල	03
14	කොස්ගම	සුදුවැල්ල අලුත්හේන මාර්ගය ආරම්භක ස්ථානය අසල	02
15	කොස්ගම	ආනන්දගම පිට්ටනිය අසල	04
16	කහහේන	කහහේන මාවල්ගම පාර ආරම්භක ස්ථානය අසල	02
17	කහහේන	කහහේන කඩුගොඩ පාර ආරම්භක ස්ථානය අසල	02
18	කහහේන	පැල්පොල එලමලවල පාර ආරම්භක ස්ථානය අසල	02

සංශෝධිත යෝජනාව

ඉහත කී දෙවන උපලේඛනය

අනු අංකය	උප කාර්යාල බල ප්‍රදේශය	හඳුනාගත් ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානය	සංඛ්‍යාව
08	පාදුක්ක	අංගම්පිටිය උග්ගල්ල මාර්ගය ආරම්භක ස්ථානය අසල	01

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මල්ලිකාරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත සංශෝධිත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

**05 – (10). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.
සීතාවක ප්‍රාදේශීය සභාව**

2021 වර්ෂයට සභා බල ප්‍රදේශය තුළ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ ගාස්තු පැනවීම.

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (අ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගත්තා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධ අතුරු ව්‍යවස්ථාව යටතේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා 2021 වර්ෂයට බලපත්‍රයක් ලබාගැනීමට පහත පළමු හා දෙවන උපලේඛනයන්හි සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී පළමු උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය
සේවාව	අයදුම් පත්‍ර ගාස්තුව
සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම.	රු. 500/- + බදු

ඉහත කී දෙවන උපලේඛනය

අනු අංකය	පුවරුවේ ස්වභාවය	වර්ග මීටර් ප්‍රමාණය	ගාස්තුව රුපියල්		
			මාස 03 ට අඩු	මාස 03 හෝ 06 අතර	වසරක්
01	කිසියම් බිත්තියක් හෝ තාප්පයක ප්‍රචාරය කරනු ලබන ප්‍රචාරක දැන්වීම්	1 ට අඩු	250/-	350/-	500/-
		1 ට වැඩි	1 ට වැඩිවන සෑම වර්ග මීටරයක් හෝ එයින් කොටසක් සඳහා රු. 200/- බැගින්		
02	රෙදි, ඩිජිටල් බැනර් සඳහා	3 ට අඩු	250/-	350/-	500/-
		3 ට වැඩි	3 ට වැඩිවන සෑම වර්ග මීටරයක් හෝ එයින් කොටසක් සඳහා රු. 200/- බැගින්		
03	තහඩු හෝ දැව මඟින් ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා	1 ට අඩු	500/-	750/-	1000/-
		1 ට වැඩි	1 ට වැඩිවන සෑම වර්ග මීටරයක් හෝ එයින් කොටසක් සඳහා රු. 300/- බැගින්		

04	විදුලිය යොදා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා	1 ට අඩු	500/-	750/-	1000/-
		1 ට වැඩි	1 ට වැඩිවන සෑම වර්ග මීටරයක් හෝ එයින් කොටසක් සඳහා රු. 300/- බැගින්		
05	ඉවරෙදි හෝ කාඩ්බෝඩ් මගින් කරනු ලබන ප්‍රචාරක දැන්වීම්	1 ට අඩු	250/-	350/-	500/-
		1 ට වැඩි	1 ට වැඩිවන සෑම වර්ග මීටරයක් හෝ එයින් කොටසක් සඳහා රු. 200/- බැගින්		
06	ජ්ලාස්ටික් පුවරු හෝ ෆයිබර් පුවරු මගින් කරනු ලබන ප්‍රචාරක දැන්වීම්	1 ට අඩු	250/-	350/-	500/-
		1 ට වැඩි	1 ට වැඩිවන සෑම වර්ග මීටරයක් හෝ එයින් කොටසක් සඳහා රු. 200/- බැගින්		
07	විද්‍යුත් උපකරණ යොදා කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා	1 ට අඩු	750/-	850/-	1000/-
		1 ට වැඩි	1 ට වැඩිවන සෑම වර්ග මීටරයක් හෝ එයින් කොටසක් සඳහා රු. 500/- බැගින්		

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේර මාග්‍රට් මල්ලිකාරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි මම මේකට විරුද්ධත්වයක් නෑ නමුත් මම මීට කලින් මේ පිළිබඳව සභාවේ ප්‍රශ්න කළා මේක මේ මිනිස් ප්‍රජා ශාලාව ඉදිරිපිට අර තෙවනි හෝටලයේ ලොකු බැනර් එකක් ගහලා තියෙනවා මේක හිටවලා තියෙන්නේ අපේ සභා භූමියේ මම මීට ඉස්සෙල්ලා කමිටුවකදී ඇහුවා අපිට මේකට මුදල් ලැබෙනවද කියලා මට මතක හැටියට අර මන්ත්‍රී බෝඩ් එකක් ගහලා තිබුණා අර සමුපකාර ගොඩනැගිල්ල තියෙන භූමියේ ඒකට අන්තිමට මුදල් අය කළා හැබැයි මම දන්න විදියට තව වෙනකල් ඔය බෝඩ් එකට මුදල් අය කරලා නෑ ඒ භූමිය පාවිච්චි කළාට හැබැයි එහෙම කරන්න එපා මම දන්න විදියට මම මීට කලින් මේක කමිටුවකදී කිව්වා එහෙම කරන්න එපා එක එක පුද්ගලවාදීව සලකන්න ලැස්ති කර ගන්න එපා ඒ නිසා වහාම ඒ බෝඩ් එක හිටවලා තියෙන්නේ මිනිස් ප්‍රජා ශාලාවේ එක කොටසක ඒ නිසා ඒකට අදාල අය කිරීම් වහාම සිදු කරන ලෙස මම කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

මේ සම්බන්ධව තවත් මන්ත්‍රීවරු අදහස් ඉදිරිපත් කරනවාද? මංජුල වීරරත්න මැතිතුමා ඒ ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධව පරීක්ෂා කරලා ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා අදාල ආදායම් අංශයට අදාලව පාදක්ක උප කාර්යාලයට සහ අපේ සභාවේ නිලධාරීන්ට ඒ සම්බන්ධව කරලා තියෙන කාරණය සම්බන්ධව එය සිටුවා ඇති ආකාරය පිළිබඳව ලබන මුදල් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ සම්බන්ධව සාකච්ඡා කරලා ගතයුතු තීරණය සම්බන්ධව කටයුතු කරන්න ඕනේ මේ සම්බන්ධව මුදල් කමිටුවට වාර්තා කරන්න.

මේ යෝජනාවත් ඒකමනිව සමමත වූ යෝජනාවක් විදියට සලකනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේර මාග්‍රට් මල්ලිකාරච්චි
මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමනිකව සභා සම්මත විය.**

05 – (11). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

**2020 වර්ෂයට සභාව සතු ආදාහනාගාරයක මෘත ශරීරයක් ආදාහනය කිරීම සඳහා
ගාස්තු පැනවීම.**

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගන්නා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල ආදාහනාගාර පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ සීතාවක ප්‍රාදේශීය සභාව සතු ආදාහනාගාරයක මෘත ශරීරයක් ආදාහනය කිරීම සඳහා 2021 වර්ෂයට අවසර පත්‍රයක් ලබා ගැනීමට පහත උපලේඛනයේ දෙවන තීරයේ සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය
සේවාව	ගාස්තුව
<p>සීතාවක ප්‍රාදේශීය සභාව සතු ආදාහනාගාරයක මෘත ශරීරයක් ආදාහනය කිරීම සඳහා අවසර පත්‍රයක් ලබා දීම.</p>	<p>බල ප්‍රදේශයෙන් පිටත - රු: 7000/-</p> <p>බල ප්‍රදේශය තුළ - රු: 6000/-</p> <p>I. බල ප්‍රදේශය තුළ (මහජන ආධාර ලබන) - රු: 5000/- (මියගිය පුද්ගලයා මහජන ආධාර ලැබූ බවට ග්‍රාම නිලධාරී විසින් සහතික කර තිබිය යුතුය.)</p> <p>II. බල ප්‍රදේශය තුළ රජයේ ලියාපදිංචි වැඩිහිටි නිවාස වල ජීවත්ව සිට මියයන පුද්ගලයින් හා ආගමික ස්ථානවල වැඩ වාසය කර අපවත්වන ගරු ස්වමීන් වහන්සේලා හා අනිකුත් ආගමික පූජකයන් වහන්සේලා ආදාහනය කිරීම සඳහා ගාස්තු අය නොකිරීම.</p>

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම හිතන්නේ මේ යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් මගේ කොට්ඨාශයේ භික්ෂු මධ්‍යස්ථාන නියෙනවා මේ වන විටත් භික්ෂුන් වහන්සේලා සිව් නමක් අපවත් වෙලා නියෙනවා මම හිතන්නේ එකකට හැර අනෙක් සියලු ඒවාට ඔබතුමා භාගයක් මුදල් අය කරලා ඉතුරු සල්ලි ඔබතුමාගේ අතින් දාලා තමයි ඒ කටයුතු සිදු කලේ. ඒ නිසා මේ යෝජනාව ඉතාම හොඳයි ඒකට ස්තූතිවන්ත වෙමින් නිහඬ වෙනවා ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි ඒ යෝජනාව සම්බන්ධයෙන් අපේ විරුද්ධත්වයක් හෝ වෙනත් ගැටළුවක් නැහැ නමුත් අදහසක් සහ ඉල්ලීමක් කරනවා මේ යෝජනාව එක්ක බැඳිව එකක් තමයි ගියවර 2019 දී මේ හා සමාන්තර යෝජනාවේදී ගයාන් දුමින්ද මැතිතුමා මේ වැඩි හිටි නිවාස සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනාවේදී ඔබතුමාගේ පිළිතුරු කතාවේදී සලකා බලනවා කියලා එකතු කරලා මේකේ ඒකත් එක්කම යෝජනාව ක්‍රියාත්මක වෙනවා ඒ වගේම මට මතකයි ඒ යෝජනාවේදීම සනී

මන්ත්‍රීතුමා නැගිටලා මට මතකයි මම අද එන්නත් කලින් ඒක ආපහු අරගෙන කියවලා බැලුවා සනී මන්ත්‍රීතුමා අදහස් දැක්වුවා කියලා තියෙනවා නමුත් ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාගේ සියලු කාරණා ලියවිලා තියෙනවා නමුත් සනී මන්ත්‍රීතුමාගේ අදහස එදා මගේ මතකය අනුව එතුමා කිව්වේ මේ මුදලේ සංශෝධනයක් කරන්න කියන එක වගේ යෝජනාවක් තමයි එතුමා එදා කලේ නමුත් ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාගේ යෝජනාවේ සවිස්තර කරුණු තියෙනවා සනී මන්ත්‍රීතුමාගේ කාරණාවේදී ඒ පිළිබඳ සඳහනක් වෙලා නෑ මම අධ්‍යයනය කලේ මේ යෝජනාව කරද්දී මට තිබුණා විශේෂ යෝජනාවක් කරන්න ගරු සභාපතිතුමා මම මෙතනත් දැන් මේ මතු කරන්නේ නන්ද කුමාර මන්ත්‍රීතුමාගේ කිව්වා විශේෂ නොහැකියාවක් තියෙන අයට පුද්ගලිකව පවා මුදල ගෙවා ඒ කටයුතු කරනවා. කියලා මිනිස්සු විදියට ඒ සත්කාරය කරනවා කියන එක කවුරුත් ජීවත් වෙලා අවසානයේ මැරෙනවා ඒ මැරුණුට පසුවේ දෙන නුළුවන් ගෞරවය සත්කාරය කරනවා කියන එක වටිනාවා ඒකට අපිත් ගරු කරනවා ඒ වගේම අපි සභාවක් විදියට අපේ ආදායම් සියල්ල අහිමි කර ගන්න බෑ කියන ස්ථාවරයේ ඉන්න කොට අපිට පැහැදිලි අපි එතන කොහෙන්ම නැහැ නමුත් මේ 7000/- , 5000/- සහ 6000/- සහ නොමිලේ නොමිලේ එක ගැන ගැටළුවක් නෑ නමුත් 7000/-, 6000/- සහ 5000/- කියන එකේදී අපි දන්නවා සමාජ ආධාර හා වෙනත් ඒවායේ යම් යම් ගැටළු ඒවායේ පොරොත්තු ලේඛන ආදී ප්‍රශ්න තියෙනවා ඒ ක්‍රියාවලියත් එක්ක මගේ යෝජනාවක් තියෙනවා මේ මුදල අපේ ආදාහනාගාරවලට පිටස්තරයේ පැමිණි විට ඒ කියන්නේ සීතාවක පුර නගර සභාව ගන්නොත් ඒකත් පිටස්තරයි නමත් අපි ආසනයක් විදියට ගන්නොත් අපි එකයි අපි මොනව කළත් මැතිවරණයක් කළත් අවසානයේ වෙන්වේ ඕකයි මම මේ කියන්නේ දහස් ගණන් වලින් තෙවෙයි මම කියන්නේ මේ මුදල ගම් සංශෝධනයක් කරන්න පුළුවන්නම් ඒ කියන්නේ රු. 7000/- - 6500/- විදියට 6000/- - 5500/- විදියට හා 5000/- - 4500/- ක් ලෙස සහනයක් දෙන නුළුවන් නම් ඔබතුමා හා ගරු සභාව එකතු වෙලා යම් සංශෝධනයක් කරන්න පුළුවන් නම් මුදල් කමිටුවත් එක්ක සාකච්ඡා කරලා කරන්න කියන ඉල්ලීමත් මේ යෝජනාවක් එක්ක බැඳෙමින් මා ඉදිරිපත් කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද මැතිතුමා.

ගරු සභාපතිතුමනි මේ සම්බන්ධයෙන් මමත් අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ අපේ පාදුක්ක ප්‍රදේශයේ මෘත ශරීර ගොඩක් යන්නේ ඉංගිරියට හා ඒ අවට ප්‍රදේශවලට මොකද අපේ ගලගෙදර ආදාහනාගාරයේ දිනකට වාර දෙකක් පමණයි එය සිදු කරන්නේ එ හින්දා මම යෝජනා කරනවා පුළුවන්නම් වාර 03 ක් වත් ඒ ආදාහන කටයුතු කරන්න කියලා මොකද අපිට පුළුවන් ඒ ආදායම අපේ සභාවට ලබා ගන්න පුළුවන් කියලා.

ඒ වගේම ගරු සභාපතිතුමා වන්දන සුරියආරච්චි මැතිතුමා කිව්ව වගේ මම එදා යෝජනාවක් කළා අපේ රටදැය වෙනුවෙන් දිවි පිදු හා ඒ ආබාධිත වෙච්ච රණවිරුවන් අපේ ප්‍රදේශවල ඉන්නවා ඒ අය

වෙනුවෙන් යම් සහනයක් ලබා දෙන කියන ඉල්ලීම සහ වන්දන සූර්යආරච්චි මැතිතුමා කිව්ව විදියට මේ මුදල යම් අඩු කිරීමක් කරලා සහනයක් ලබා දෙන කියන ඉල්ලීම සදහන් වෙලා තිබුනේ නෑ මම ස්තූතිවන්ත වෙනවා වන්දන සූර්යආරච්චි මැතිතුමාට ඒ වගේම මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ කරනවා.

ගරු සභාපතිතුමා

වෙනත් අදහස් තියෙනවාද? අපි මේකේ මිල ගණන් තීරණය කරලා තියෙන්නේ මිට වසර කිහිපයකට පෙර තිබුණු මිල ගණන් අනුව තමයි මේ ආදාහනාගාර මිල ගණන් තීරණය කලේ ඒ නිසා අපේ හිටපු සභාපතිවරු දන්නවා ඇති කොහොමද මේ මිල ගණන් තීරණය කලේ කියලා සභාවේ ආදායමට සහ ජනතාවට සහනයක් වෙන ආකාරයට මිල ගණන් පැහැවීම මිස ජනතාවට අසාධාරණයක් වෙන විදියේ මිල ගණන් පැහැවීමක් සිදු නොවන බවයි මගේ විශ්වාසය මේ සම්බන්ධයෙන් අත්‍යවශය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අපි දැන් මේකේ යම් සහනයක් ලබා දෙමින් යනවා ඒ නිසා ගියවර සාකච්ඡාවේදී වෙච්ච කාරණය සම්බන්ධයෙන් මට මනක නැහැ ඒක කාරක සභාවකදී වෙච්ච කාරණයක්ද දන්නේ නෑ මම ඒ ගැන හොයලා බලන්නම් නමුත් මේ සම්බන්ධව අපි තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ මේකේ ඇත්ත මිල මොකද්ද කියන එක පිළිබඳව අපි කතා කරලා බලමු මට මේ වෙලාවේ සහන දෙනවා කියන එක කියන්න බැරි වෙයි අපි ලබන අය වැයේදී හෝ වෙනත් අවස්ථාවකදී අපි ඒ ගැන හොයලා බලලා සාකච්ඡා කරලා අපිට යම් තීරණයක් ගන්න පුළුවන් නම් මේ මුදල සහ පවතින තත්වය ගැන ගැස් සහ අනෙකුත් දේවල් වල මිල ගණන් සේවකයන්ගේ දේවලුත් බලා මොකද මේක ආදායම් හොයනවා වගේම ඒ සහන දෙන්නත් ඕනේ මේවා පවතින්නත් ඕනේ මොකද යම් කාලයක් ආදාහනාගාරයක් පවත්වාගෙන යාමේදී වියදම් වැඩි වෙනවා වාහනයක උනත් එහෙමයි අනිත් ආයතන උනත් එහෙමයි කාලයක් ගතවෙනකොට යන ගැස් ප්‍රමාණය උනත් වැඩි වෙන්න පුළුවන් එහෙමත් එවා බැලුවම මේවා බැලුණ්ස් කරගෙන යන්න ඔබේ ඒ නිසා අපිට පුළුවන් කම තියෙනවානම් මේ පිළිබඳ සහන ලබා දෙන අපි සහන ලබා දෙන කටයුතු කරමු නමුත් මම හිතන්නේ නැහැ මේ තත්වයන් තුළ එදා ගත්ත ඒ මිල අනුව ලොකු වෙනසකට යන්න පුළුවන්ද කියන එක පිළිබඳව නමුත් අපි කොහොම උනත් මේ පිළිබඳව මිල ග මුදල් කමිටුවට වාර්තාවක් අරගෙන සාකච්ඡා කරලා තීරණයක් අරගෙන ඒ පිළිබඳ කතා කරමු කියන එක තමයි මගේ යෝජනාව අපි රණවිරුවන් ගැනත් බලමු මොකද්ද ලබා දෙන පුළුවන් සහනය කියන එකත් ඒ වගේම මේ යෝජනාවට අදහස් දැක්වීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ යෝජනාවක් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදියට සලකනවා.

මේ යෝජනාවත් ඒකමතිකව සම්මත වූ යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (12). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට අවමංගල්‍යය සේවා සැපයුම් ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා ගාස්තු පැනවීම.

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගත්තා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල අවමංගල්‍යය සේවා සැපයුම් ස්ථාන පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අවමංගල්‍යය සේවා සැපයුම් ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා 2021 වර්ෂයට බලපත්‍රයක් ලබා ගැනීමට පහත උපලේඛනයේ සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය
සේවාව	ගාස්තුව
සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අවමංගල්‍යය සේවා සැපයුම් ස්ථානයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් ලබා දීම.	රු. 5000/- + බදු

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට් මල්ලිකාරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට් මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (13). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට සැරසිලි විධිමත් කිරීම පිළිබඳ ගාස්තු පැනවීම.

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (අ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගන්නා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල සැරසිලි විධිමත් කිරීම සඳහා වන අතුරු ව්‍යවස්ථාව යටතේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වීලී හා ප්‍රසිද්ධ ස්ථානයන්හි සැරසිලි කිරීම සඳහා 2021 වර්ෂයට අවසර පත්‍රයක් ලබා ගැනීමට පහත උපලේඛනයේ දෙවන හා තෙවන තීරයන්හි සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය	තෙවන තීරය
සේවාව	ගාස්තුව	තැන්පත් මුදල
සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වීලී හා ප්‍රසිද්ධ ස්ථානයන්හි සැරසිලි කිරීම සඳහා අවසර පත්‍රයක් ලබා දීම.	වර්ග මීටරයක් සඳහා රු:10/- + බදු	වර්ග මීටරයක් සඳහා රු:30/-

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (14). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට අදාලව සංවර්ධනය නොකළ ඉඩම් මත බදු පැනවීම.

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 153 වැනි වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඇති සංවර්ධනය නොකළ ඉඩම් සඳහා එම ඉඩමේ ප්‍රාග්ධන බිම් අගයෙන් සියයට 01ක් වන බද්දක් 2021 වර්ෂය සඳහා පනවා අයකළ යුතු බවටත්, එම බද්දේ කාර්යය සඳහා 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 153 (1) (ආ) ඡේදය යටතේ වන “සමානුපාතය” වශයෙන් එම ඉඩමේ ගොඩනැගිලි වලින් ආවරණය වූ බිම් ප්‍රමාණය සහ සම්පූර්ණ බිම් ප්‍රමාණය අතර අනුපාතය 1:2 විය යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මල්ලිකාරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (15). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට සභා බල ප්‍රදේශය තුළ පිහිටි ක්‍රීඩා භූමි පරිහරණය සඳහා ගාස්තු පැනවීම.

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගන්නා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල ක්‍රීඩා භූමි පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ක්‍රීඩා භූමි පරිහරණය සඳහා 2021 වර්ෂයට අවසර පත්‍රයක් ලබා ගැනීමට පහත උපලේඛනයේ සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය	තුන්වන තීරය	හතරවන තීරය
සේවාව	අයදුම් පත්‍ර ගාස්තුව	ගාස්තුව	තැන්පත් මුදල

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ක්‍රීඩා භූමියක් පරිහරණය සඳහා අවසර පත්‍රයක් ලබා දීම.	රු. 500/- + බදු	පාදුක්ක ක්‍රීඩා භූමිය සඳහා දිනකට රු. 5000/- + බදු	රු. 20000/-
		කොස්ගම ක්‍රීඩා භූමිය සඳහා දිනකට රු. 2500/- + බදු	රු. 20000/-
		අනෙකුත් ක්‍රීඩා භූමි සඳහා 1000/- + බදු	රු. 5000/-

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (16). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

**සීතාවක ප්‍රාදේශීය සභාව
2021 වර්ෂයට සේවා සඳහා ගාස්තු අය කිරීම.**

2017 ජනවාරි මස 01 දින සීතාවක ප්‍රාදේශීය සභාව විසින් වැළඳ ගත් 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්‍යවස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව ඔහු විසින් සම්පාදනය කළ අංක 1947/6 දරණ 2015 දෙසැම්බර් මස 28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටසේ පළ කර අංක 1976/21 දරණ 2016 ජූලි මස 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් සංශෝධිත බස්නාහිර පළාත් සභාව විසින් අනුමත කර පිළිගන්නා වූ සම්මත අතුරු ව්‍යවස්ථාවල සේවා සඳහා ගාස්තු අය කිරීම පිළිබඳ අතුරු ව්‍යවස්ථාව යටතේ සීතාවක ප්‍රාදේශීය සභාවේ පහත උපලේඛනයේ පළමු තීරයේ සඳහන් සේවාවන් සඳහා 2021 වර්ෂයට පහත උපලේඛනයේ දෙවන හා තෙවන තීරයන්හි සඳහන් පරිදි ගාස්තු අය කිරීමට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

පළමු තීරය	දෙවන තීරය	තුන්වන තීරය
සේවාව	අයදුම් පත්‍ර ගාස්තුව	ගාස්තුව

1. සභාව විසින් පවත්වාගෙන යනු ලබන පෙර පාසලක් සඳහා ඇතුළුවීම	රු. 500/- + බදු	-
2. සභාව විසින් පවත්වාගෙන යනු ලබන පුස්තකාලයක සාමාජිකත්වය ලබා ගැනීම	රු.10/-	වැඩිහිටි -රු.50/- ළමා - රු.30/-
3.වර්පනම් ලේඛනයේ උධෘත ලබා ගැනීම	රු.100/- + බදු	රු. 500/- + බදු
4.සැපයුම්කරුවකු වශයෙන් ලියාපදිංචි වීම	රු.1000/- + බදු	
5. විලීරේඛා සහතිකයක් ලබා ගැනීම	රු. 100/- + බදු	රු. 500/- + බදු
6. නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම	රු. 100/- + බදු	රු. 500/- + බදු
7. වර්පනම් ලේඛන ආශ්‍රයෙන් හිමිකම් පිළිබඳ සහතිකයක් ලබා ගැනීම	-	රු. 500/- + බදු
8. නිකුත් කරන ලද තක්සේරු නිවේදන සනාථ කරන සහතිකයක් ලබා ගැනීම	-	රු. 500/- + බදු

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (17). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව

2021 වර්ෂයට අදාලව ප්‍රසිද්ධ රඟ දැක්වීම් ආඥා පණත යටතේ බලපත්‍ර ගාස්තු අයකිරීම.

176 වැනි අධිකාරය වන ප්‍රසිද්ධ රඟ දැක්වීම් ආඥා පණතේ 03 වෙනි වගන්තිය ප්‍රකාර සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ රඟ දක්වන නාට්‍ය දර්ශන, සර්කස් දර්ශන, මැජික් දර්ශන හා සෑම සංගීත සංදර්ශනයක් සඳහා, චිත්‍රපට දර්ශන, ආධාර චිත්‍රපට දර්ශන සඳහා පහත උප ලේඛනයේ දක්වා ඇති පරිදි බලපත්‍ර ගාස්තුවක් 2021 වර්ෂයට පනවා අය කල යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ආසන සංඛ්‍යාව දෙසැම්බර්	එක් දිනකට එක් සතියකට	දින 7ක් හෝ ඊට අඩු ඉන්	මසකට	හෝ
ආසන 199 ට වැඩි නොවූ විට	25.00	45.00	75.00	400.00
එහෙත් ආසන 399 ට වැඩි නොවූ විට	35.00	65.00	100.00	500.00
ආසන 499 ට වැඩි නොවූ විට	50.00	100.00	250.00	750.00
ආසන 499 ට වැඩි	75.00	150.00	300.00	1000.00
ව්‍යාපාරයක් නොවන ආඥා පනතේ	10.00	25.00	100.00	
විස්තර කෙරෙන ආධාර රඟ දැක්වීමකට				

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

**ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමාගේ
ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.**

05 – (18). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

පහත උපලේඛනයේ සඳහන් සභාව සතු වත්කම් කුලියට දීමේදී හා සේවා සැපයීමේදී 2021 වර්ෂයට පහත සඳහන් පරිදි ගාස්තු අය කල යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ඉහත කී උපලේඛනය

අනු අංක	විස්තරය	ගාස්තුව රුපියල්
01	පාර කැඩීම හා ගාස්තු	
	තාර ඇතිරු මාර්ග වර්ග මීටරයක් සඳහා	රු.3050.00+ බදු
	කොන්ක්‍රීට් ඇතිරු මාර්ග වර්ග මීටරයක් සඳහා	රු.4050.00+ බදු
	බොරළු මාර්ග මාර්ග වර්ග මීටරයක් සඳහා	රු.1050.00+ බදු
	කාපට් මාර්ග මාර්ග වර්ග මීටරයක් සඳහා	රු.10000.00+ බදු
	කුට්ටි ගල් ඇල්ලු මාර්ග වර්ග මීටරයක් සඳහා	රු.4250.00+ බදු

02	<u>සුසාන හුමි සඳහා</u>	
	තැන්පත් කිරීම - වර්ග අඩි 01 සඳහා	රු.600.00
	ස්මාරක තැනීම වර්ග අඩි 01 සඳහා	රු.2000.00
03	<u>ඉඩම් අනුබදුම් අයදුම්පත්‍ර ගාස්තු</u>	රු.500.00+ බදු
04	<u>ගොඩනැගිලි අයදුම්පත්‍ර ගාස්තු</u>	රු.500.00+ බදු
05	<u>ගලි බවුසර් සඳහා ගාස්තු</u>	
	ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තේවාසික ව්‍යාපාරික	රු.1700.00+ බදු රු.4100.00+ බදු
	ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත තේවාසික ව්‍යාපාරික	රු.4200.00+ බදු රු.5700.00+ බදු
	බල ප්‍රදේශයේ සීමාවේ සිට කි.මී. 1ට ප්‍රවාහන ගාස්තුව සියලු සේවාවන් සඳහා	රු.40.00+ බදු
06	<u>වෙනත් සහතික නිකුත් කිරීම.</u>	රු.500.00+ බදු

07.
ප්‍රජා
ශාලා
දෙ
නිකව
කුලීය
ට දීම.

(මේ සඳහා රජයේ බදු ඇතුළත් විය යුතුය.)

	පාදක ප්‍රජා ශාලාව	මිෂේ ප්‍රජා ශාලාව	සාලාව ප්‍රජා ශාලාව
විවිධ ප්‍රසංග	රු.1500.00	රු.1500.00	රු.1500.00
විශේෂ පොලවල් රාජ්‍ය	රු.750.00	රු.750.00	රු.750.00
විශේෂ පොලවල් පෞද්ගලික	රු.1500.00	රු.1500.00	රු.1500.00
ක්‍රීඩා උත්සව	රු.1500.00	රු.1500.00	රු.1500.00
වෙනත්	රු.1500.00	රු.1500.00	රු.1500.00

ජල හා විදුලි බිල්පත් ආවරණය කර ගැනීම සඳහා ඉහත දෛනික ගාස්තුවට අමතරව දිනකට ලබා ගන්නා තැන්පත් මුදල රු.1000.00 කි.

08. නිර රෙදි කුලීයට දීම - දිනකට කුලීය රු.500.00+ බදු

09. හංවැල්ල උත්සව ශාලාව කුලීයට ලබා දීම.

- පළමු පැය 04 සඳහා රු.5000/- + බදු (වැඩි වන සෑම පැයකටම රු.1250/-බදු බැගින්)
- ආපසු ගෙවනු ලබන තැන්පතු මුදල රු.5000/-
- ශබ්ද විකාශන යන්ත්‍ර පළමු පැය 4 ට රු.1500/-+බදු (වැඩිවන සෑම පැයකටම රු.400/-+ බදු)
- වර්ණ සැරසිලි විදුලි ආලෝකය පළමු පැය 4 ට රු.1800/-+ බදු (වැඩිවන සෑම පැයකටම රු.500/-+ බදු)

- 10. ජේ.සී.බී යන්ත්‍රය කුලියට දීම - පැයකට කුලිය රු.3000/-+ බදු
- 11. මෝටර් ග්‍රේඩර් යන්ත්‍රය කුලියට දීම - පැයකට කුලිය රු.5000/-+ බදු
- 12. මාර්ග නලනය කුලියට දීම - දිනකට කුලිය ටොන් 5 - රු.5000/-+ බදු
ටොන් 10 - රු.10000/- + බදු

- 13. හට්, ප්ලාස්ටික් පුටු , කොඩි හා කොඩි කණු කුලියට ලබා දීම - දිනකට
 - ✓ හට් 01 ක් සඳහා රු.300/- + බදු
 - ✓ පුටු 01ක් සඳහා රු.05/- + බදු
 - ✓ කොඩි කණු 01ක් සඳහා රු.30/- + බදු
 - ✓ කොඩි 01ක් සඳහා රු.10/-+ බදු

(භාණ්ඩ ප්‍රවාහනය සහ කොඩි කණු සිටුවීම, ගැලවීම වෙනුවෙන් හා කම්කරු කුලිය සඳහා කි.මී.01 ක දුරක් වෙනුවෙන් ගාස්තුව රු.100/- + බදු) ආපසු ගෙවන තැන්පතු මුදල කුලී මුදලින් 25% කි.

අවමංගය කටයුතු, රාජ්‍ය උත්සව, ආගමික උත්සව, ජාතික උත්සව ආදී පොදු කටයුතු වලට හට් හා ප්ලාස්ටික් පුටු, කොඩි හා කොඩි කණු නොමිලේ ලබා දීමට තීරණය කරන ලදී.

- 14. අවමංගලය සේවා සැපයුම් ස්ථානයක් පවත්වාගෙන යන බලපත්‍ර ලාභියෙකු මෘත දේහ සැකසීමේදී ඉවත් කරනු ලබන හෝ ඉවත් වන මෘත ශරීර කොටස් සභාව සතු සුසාන භූමියක් ඇතුළත මීටර් 1.2 ක ගැඹුරු වලක දමා වැසීමට ගාස්තු අය කිරීම - වාර්ෂිකව රු.2000/-

- 15. නාවකාලිකව බිම කුලියට දීම - දිනකට වර්ග අඩි 100 කට රු. 1000/- + බදු

- 16. හිස් තාර/කෝලාස් බැරල් විකිණීම - තාර රු. 200/- බදු ඇතුළත්ව
කෝලාස් රු. 300/- බදු ඇතුළත්ව

- 17. නාගරික බල ප්‍රදේශය තුළ පදික වෙළඳාමේ යෙදෙන පදික වෙළඳුන්ගෙන් අයකරනු ලබන කැලී කසළ ඉවත් කිරීමේ ගාස්තුව - දිනකට රු. 200/- බදු ඇතුළත්ය.

- 18. කොම්පෝස්ට් පොහොර විකිණීම - කිලෝග්‍රෑම් 1 ක් - රු. 20/- බදු ඇතුළත්ව

- 19. සීතාවක ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන දිවා සුරැකුම් මධ්‍යස්ථානයන් සඳහා ගාස්තු අයකිරීම.

දිවා සුරැකුම් මාසික ගාස්තුව රු. 3500.00

- 20. ජල බවුසර් සඳහා ගාස්තු

ජල බවුසරයේ ගාස්තුව (ජලය සහිතව)	රු. 1000.00 + බදු
ජල බවුසරයේ ගාස්තුව (ජලය රහිතව)	රු. 600.00 + බදු
ප්‍රවාහන ගාස්තුව කිලෝමීටර් 01 ක් සඳහා	රු. 40.00 + බදු
ජල බවුසරය රඳවා ගැනීමේ ගාස්තුව පැය 08 ක් සඳහා	රු. 500.00 + බදු

ආගමික ස්ථාන, පාසල් හා පොදු උත්සව සඳහා නොමිලේ ලබා දෙනු ලැබේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැනිනුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැනිනුමා

ගරු සභාපතිතුමනි මම මේ 05 (18) යෝජනාවේදී විශේෂයෙන්ම ඔබතුමාට මේකට විරුද්ධත්වයක් නොවෙයි නමුත් මේකේ ගොඩනැගිලි අයදුම්පත් හා බිම්කට්ටි අයදුම්පත් සම්බන්ධව මට යෝජනාව තියෙන්නේ මේ සම්බන්ධව අදහසක් කියන්න ඕනේ මේ වැඩ කටයුත්ත පහුගිය මාස කිහිපයේ සිට හරියට කෙරෙන්නේ නෑ මම දන්න විදියට පාදුක්ක උප කාර්යාලයේ තියෙනවා අයදුම්පත් 300 ක් පමණ මම හිතන්නේ 2019 ඒවත් තියෙනවා ඒ නිසා මේකට සභාව ඉක්මණින් ක්‍රියා මාර්ගයක් ගන්න අපි බලපත්‍ර ගාස්තු ගන්නවා බිම්කට්ටි සැලැස්මක් අපි අනුමත කරලා දෙන්න අපි රු. 1000/- ක් විතර ගන්නාව සභාවට හැබැයි දැන් මාස 08 ක් වෙච්ච අයදුම් පත් තියෙනවා මාස 10 ක් වෙච්ච අයදුම්පත් තියෙනවා. සමහර ඒවට උත්තරයක්වත් ගිහින් නෑ මේවට මෙහෙම සල්ලීන් අරගෙන මිනිස්සුන්ට උත්තරයක් නැතුව තියෙනවනම් යූඩ් එකේ මහත්තයා එන්නෙන් නැත්නම් මේ පිළිබඳ කතා කරලා ඔබතුමාලා යම් ක්‍රියා මාර්ගයක් ගන්න ඉතාම ඉක්මණින් සමහර අය කතා කරලා මාස 08 ක් තිස්සේ උත්තරයක් නෑ කියලා කිව්වහම ඒකට මොනවගේ ප්‍රශ්ණයක්ද ඇති වෙන්නේ සභාවක් විදියට ඒ නිසා බොහොම බරපතල තත්වයක් තියෙන්නේ මේ බිම්කට්ටි අයදුම්පත් සම්බන්ධයෙන් මම දන්න විදියට අල්ලලාවත් නැති අයදුම්පත්‍ර තියෙනවා ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධව බලන්න මම දන්නේ නෑ හංවැල්ල කොහොමද කියලා මම දන්නේ නෑ කොස්ගම කොහොමද කියලා මම දන්න විදියට පාදුක්කේ මේ ප්‍රශ්නය තියෙනවා ඒ නිසා මේකට කාරුණිකව යම් උත්තරයක් ලබා දෙන්න සහනයක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් මැනිනුමා

ගරු සභාපතිතුමනි 05 (18) යෝජනාව සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද? එකේ කාපටි මාර්ග වර්ග මීටරයක් කැඩීම සඳහා කියලා තියෙනවා දැන් ඉදිරියේදී මාර්ග විශාල ප්‍රමාණයක් කාපටි වෙන් නියමිතයි. රු. 10000/- ක් දිලා පාර කඩන එක නොවෙයි වැඩේ මෙහෙම වතුර ගන්න පාරවල් හැම තැනම කැඩුවහම මොකද්ද ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ගය ඒ

සඳහා යකඩ බට හෝ ප්‍රාදේශීය සභාව මැදිහත් වෙලා ප්‍රාදේශීය සභා පාරවල් ටික හො කඩන එකෙන් වලක්වා ගන්න මොකක් හරි කරන්න මේ ප්‍රදේශීය සභා මර්ග කඩන්න දෙන්නේ නැතුව මොකක් හරි ක්‍රමවේදයකට යන්න පුළුවන් නම් හොඳයි කියන කාරනාව මම මතක් කරමින් මේ පිළිබඳව සලකා බලන්න කියලා ඉල්ලනවා. ස්තූතියි.

ගරු සභාපතිතුමා

තවත් අදහස් ඉදිරිපත් කරනවාද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා

ගරු සභාපතිතුමා අපේ මංජුල වීරරත්න මැතිතුමා කීවා වගේ ඉඩම් අනුමත කිරීමේදී පාදුක්ක ප්‍රදේශයේ අපේ අයදුම්පත් 100 ගණනක් පමණ තියෙනවා මම ඔබතුමා සමඟත් මේ පිළිබඳ සම්බන්ධ වුනා යූඩ් එකේ මහත්තයා එන්නේ නැතිනම් වෙන කෙනෙක් හරි මේ සම්බන්ධයෙන් යොදවා ගන්න කියලා අපි අපහසුතාවයට පත්වෙලා තියෙනවා කාර්යා භාර නිලධාරී තුමිය අපහසුතාවයට පත් වෙලා ඉන්නවා ඒ වගේම නිලධාරීන් අපහසුතාවය පත්වෙලා තියෙනවා මාස ගාණක් තියෙන ඒවත් තියෙනවා ඒ නිසා මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මේකට මොකක් හරි කරලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

මේ සම්බන්ධයෙන් වෙනත් අදහස් තියෙනවද? ගරු මංජුල වීරරත්න මැතිතුමා ඉදිරිපත් කරපු අදහසත් එක්ක එතුමා ඒ කියපු කාරණ සම්බන්ධයෙන් අපි එකඟයි මොකද අපි දන්නවා පහුගිය කාලේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා සහභාගී නොවීම නිසා ගැටළු මතු වුනා අපි අවස්ථා කිහිපයක්ම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමා ඉදලා සියලු දෙනාවම අපි දැනුවත් කලා අපිට දන්වපු විදියට අලුතින් කෙනෙක් මේ සඳහා යොදවනවා කියලා තමයි අපිට කීවේ නමුත් තාම නිසියාකාරව එය සිදු වුනේ නැහැ මිනිස්සුන්ට ඒක උත්තරයක් නොවන බවත් මම දන්නවා ඒ නිලධාරියා නොමැතිව අපිට කමිටුව පවත්වාගෙන යාමේ නොහැකියාවක් ඇති වී තිබෙනවා එකයි මම හිතනවා අපිට ඒක නිවැරදි කරන්න පුළුවන් වෙයි මේ මාසය දෙක තුළ අපි කෙසේ හෝ මේ කටයුත්ත නිරාකරණය කරලා ඒ අවශ්‍ය කටයුත්ත කරන්න ඕනේ ජනතාවගේ පැමිණිලිත් අපිට ලැබුණා ඔබතුමාලගේ පැමිණිලිත් ලැබුණා නිලධාරීන් අපිට කතා කලා ආයිල් ගොඩ වෙනවා කියලා පාදුක්ක උප කාර්යාලයේ පහුගිය කාලයේ ඇති වෙච්ච තාක්ෂණ නිලධාරීගේ අඩුපාඩුවත් අපිට බලපෑවා කොරෝනා වෛරසයත් අපිට බලපෑවා අපේ දැනට ඉන්න තාක්ෂණ නිලධාරීතුමා අපි තාවකාලිකව බඳව ගන්න කෙනෙක් එතුමා තමයි මේවා ගිහිල්ලා බලන්නේ වැඩ අධිකාරී තුමිය මේ සම්බන්ධව ආයිල් අත්සන් කළ යුතුමයි මේ ආකාරයේ ප්‍රශ්ණ ගණනාවක් මතු වුණා ඒ එක්කම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරී මහතාගේ පැමිණීමත් අඩු වුනා මේ කාරනා සියල්ලත් එක්ක ඔබතුමාලා කියන කාරණය මේ කළුපහන මන්ත්‍රීතුමා කියපු විදියට මතු වෙලා තියෙනවා අපිට දොෂා රොපණ හා අප්‍රසාදය ඇති වෙන බව අපි පිළිගන්නවා නමුත් අපි ඉක්මනින් මේ කටයුත්ත නිරාකරණය කරලා මේ මාසේ ඇතුළත මේ කටයුතු සිදු කරන බව තමයි ප්‍රකාශ කරන්නට තියෙන්නේ අනිත් කාරණය තමයි මේ වරුණ මන්ත්‍රීතුමා මතු කරපු මාර්ග සම්බන්ධ කාරණා කාපටි කරන්න යෝජනා පාරවල් වල ය මේ සම්බන්ධව අපි උපදෙස් ලබා දුන්නා

ජල සම්පාදන මත්ඛලයන් ගෙනල්ලා මේ සම්බන්ධව සාකච්ඡා කළා අපි ඒකෙදි කිව්වා මේ මාර්ග සම්බන්ධව මන්ත්‍රීවරුන්ව දැනුවත් කරන්න කියලා සියලු පාරවල් වල පාර හරහා හරස් බටයක් තමන් දා ගන්න කියලා කාපටි කරන්න යෝජනා පාරවල් වල කාපටි කලාට පස්සේ පාරවල් කැඩුවට පස්සේ කොච්චර සල්ලි ගන්නත් වැඩක් නෑ ඒක වෙන්තේ නෑ නියමිත තත්වයට ආපහු එන්නේ නෑ මංජුල මන්ත්‍රීතුමා දන්නවා පාදුක්ක පිටුම්පේ පාර කාපටි කළා හරි ඉක්මණට නමුත් දැන් එක පෙර තත්වයමයි අපි ජලනල පද්ධතිය යන නිසා තමයි ඒ පාර හදන්නේ නැතුව හිටියේ නමුත් යහපාලන ආණ්ඩුව ඇවිල්ලා දින 100 න් මේක හදන්න ගිහිල්ලා දැන් ආපහු පෙර තත්වයටම ඇවිල්ලා මම දන්නවා දැන් මංජුල මන්ත්‍රීතුමා උනත් ඉන්නේ දැඩි කණගාටුවකින් එදා ඒ ගන්න තීරණය සම්බන්ධයෙන් මේ පාරවල් වල සැලැස්ම ගන්නම අපි යම් ප්‍රමිතියකට සහ යම් දැනුවත් වීමකින් යුතුව මේ වැඩේ කරන්න ඕනේ අපි ජලසම්පාදන මත්ඛලය හා සම්බන්ධවෙලා සාකච්ඡාවක් පැවැත්තුවා ඒකට මන්ත්‍රීවරු සහභාගී වුනා අපි එදා කිව්වා පාරවල් හරහා බටයක් යොදලා නියන්න කියලා අපි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනකවා ජනතාව දැනුවත් කරන්න කියලා ජල සම්බන්ධතාවය ලබා ගැනීමට අවශ්‍යනම් පාර කඩලා බටයක් දාලා නියා ගන්න කියලා මොකද ග්‍රාමීය මාර්ගවල පාර දෙපැත්තෙන්ම බට ලයිත් යන්නේ නෑ එක පැත්තකින් විතරයි යන්නේ ඒකත් කොයි පැත්තෙන් යනවද කියන්න අපි දන්නේ නැති නිසා කොයිකටත් තමන්ගේ නිවස ඉදිරිපිටින් දැනට තියෙන පාර කඩලා ඒ හරස් බටය දාලා නියා ගන්න එක වඩා හොඳයි වතුර අවශ්‍යතාවයත් එනවා පායන කාලයට අපිට කාපටි එක ගැන හිත හිතා ඉන්න බෑ මිනිස්සු කියයි වතුර ඕනේ අපිට බොන්න කියලා එතකොට කාපටි පාර ගැන හිත හිතා ඉන්න විදියක් නැහැ ඒ නිසා මේවා ගැන දැන්ම ජනතාව දැනුවත් කරලා ඒ අවශ්‍ය කටයත් කරන්න අපිටත් පුළුවන් මැදිහත් වීම අපි දැනටත් කරමින් යනවා සහ කරනවා ඒ නිසා ඒ කටයුත්ත ගැන දැනුවත් කරන්න අපි ඒ වරුණු මන්ත්‍රීතුමා මතු කරපු විදියට පාරවල් කඩන එක අඩු කරන්න ඕනේ පාරක් කොන්ක්‍රීට් කලාය පස්සේ ඒ පාර ඒ තිබුණ විදියට ඒ තත්වයට එන්නේ නෑ නැවත ආපහු ඒ කොන්ක්‍රීට් එක දානකත් ඒ නිසා ඒ මිනිස්සුන්ට එක් කරන්නත් බෑ ඒ නිසා අර කියන කාරණයට පිලියමක් විදියට පෙර සුදානමකට යන්න කාපටි කරන පාරවල් දැනටම හදුනාගෙන තියෙනවා ඔබතුමාලා දන්නවා කොහෙද පාරවල් කියලා ඒ නිසා එම කටයුතු ලංවෙනකොට පාරවල් හරහා බට දාන එක තමයි තියෙන විසඳුම අපේ පැත්තෙන් අපිට ගන්න තියෙන විසඳුම ඒ නිසා අපි කොන්ත්‍රාත් සමාගම්වලටත් මේ ගැන කතා කරලා කියලා තියෙනවා නැවත්න බලමු අපි ඒ පාරවල් කාපටි කරන්න කලින් ඒ අයත් එක්ක මේ කටයුතු කරන්නේ කොහොමද කියලා ඊට කලින් අපේ පැත්තේ අපේ සුදානම අපි ඇති කරගන්න ජනතාව සහ අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ පාරවල් හැදුවට පස්සේ අවුරුදු 5 ක් යනකල් කඩන්න දෙන්නේ නෑ මම දන්න විදියට අයිරොඩ් ව්‍යාපෘතියේදී වෙනම ගිවිසුමක් තියෙනවා අපිට අවුරුදු 5 ක් යනතුරු මේ පාරවල් කඩන්න දෙන්නේ නැහැ කියලා අදාල කොන්ත්‍රාත් සමාගම විසින් පාර නඩත්තු කරන්න ඕනේ කියන එකඟතාවයත් එක්ක තමයි එන්නේ මට දැන් ගන්න ලැබුණු විදියට මේ අයිරොඩ් ව්‍යාපෘතියත් එක්ක ලොකු ප්‍රශ්ණයකට මුහුණ දෙන්න වෙනවා ඒ නිසා අපි දැන්ම පෙර සුදානමක් ඇති කර ගන්න ඕනේ මොකද පස්සේ මුකුත් කියලා වැඩක් නැති නිසා මේ කාරණය පිළිබඳවත් මතක් කරනවා මේ කාරණය මතු කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙමින් එම යෝජනාව ඒකමතිව සහා සම්මත වූ යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ
යෝජනාවෙන් හා ගරු ජ්‍යෙෂ්ඨ සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව
මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සහා සම්මත විය.

ගරු සභාපතිතුමා

තේ විවේකය සඳහා සභාවේ වැඩ කටයුතු විනාඩි 15 කට අත්හිටුවනවා.

තේ පානය සඳහා සභාවේ වැඩ කටයුතු පෙ.ව. 11.00 ට අත්හිටුවන ලදී.

නැවතත් සභාවේ වැඩ කටයුතු පෙ.ව. 11.15 ට ආරම්භ කරන ලදී.

ගරු සභාපතිතුමා

තේ විවේකයෙන් පසුව නැවතත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කරනවා. 05 (19) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනවා.

05 - (19). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු පාදුක්ක වෙළඳ සංකීර්ණයෙහි කඩ කුලිය තක්සේරු දෙපාර්තමේන්තුවේ අංක CD/RP/2592 අංක දරණ 2020.03.11 දිනැතිව ලබා දී ඇති සංශෝධන තක්සේරු වාර්තාවේ සඳහන් කළ තක්සේරුව අනුව 2019.04.01වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

කඩ අංක	කාමර	වර්ෂනම් අංකය	වාර්තා කරන ලද මාසික කුලිය. (රු.)	සංශෝධිත මාසික කුලිය. (රු.)
19		21 1/1	5,800.00	5,200.00
20		21 ½	5,800.00	5,200.00
21		21 1/3	5,800.00	5,200.00
22		21 ¼	5,800.00	5,200.00
23		21 1/17	5,800.00	5,200.00
24		21 1/18	5,800.00	5,200.00
25		21 1/19	5,800.00	5,200.00
26		21 1/20	5,900.00	5,200.00
27		21 1/10	3,500.00	3,000.00
28		21 1/9	3,500.00	3,000.00
29		21 1/18	3,400.00	3,000.00
30		21 1/8	3,400.00	3,000.00
31		21 1/6	3,400.00	3,000.00
32		21 1/15	3,500.00	3,000.00
33		21 1/14	3,500.00	3,000.00
34		21 1/13	3,500.00	3,000.00
35		21 1/12	3,500.00	3,000.00
36		21 1/12	3,400.00	3,000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

සංශෝධිත යෝජනාව

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ධම්මික වීරරත්න මැතිතුමා විසින් සංශෝධිත යෝජනාව ඉදිරිපත් කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු පාදුක්ක වෙළඳ සංකීර්ණයෙහි කඩ කුලිය තක්සේරු දෙපාර්තමේන්තුවේ අංක CD/RP/2592 අංක දරණ 2020.03.11 දිනැතිව ලබා දී ඇති සංශෝධිත තක්සේරු වාර්තාවේ සඳහන් කළ තක්සේරුව අනුව 2019.04.01වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා උවදුර නිසා ව්‍යාපාර අඩාල වී ඇති බැවින් එම කාල සීමාවට අදාළ සහනද, අදාළ හිඟ මුදල් කොටස් 03 න් මාස 03 ක් ඇතුළත ගෙවීමට අදාළ දඩ පොලී හැර සහනයක් ද ලබා දෙමින් විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි. අදාළ මිල ගණන් ලේඛනයට අනුකූල වේ.

කඩ අංක	කාමර	වර්ෂනම් අංකය	වාර්තා කරන ලද මාසික කුලිය. (රු)	සංශෝධිත මාසික කුලිය. (රු)
19		21 1/1	5,800.00	5,200.00
20		21 ½	5,800.00	5,200.00
21		21 1/3	5,800.00	5,200.00
22		21 ¼	5,800.00	5,200.00
23		21 1/17	5,800.00	5,200.00
24		21 1/18	5,800.00	5,200.00
25		21 1/19	5,800.00	5,200.00
26		21 1/20	5,900.00	5,200.00
27		21 1/10	3,500.00	3,000.00
28		21 1/9	3,500.00	3,000.00
29		21 1/18	3,400.00	3,000.00
30		21 1/8	3,400.00	3,000.00
31		21 1/6	3,400.00	3,000.00
32		21 1/15	3,500.00	3,000.00
33		21 1/14	3,500.00	3,000.00
34		21 1/13	3,500.00	3,000.00
35		21 1/12	3,500.00	3,000.00
36		21 1/12	3,400.00	3,000.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍ර මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි අපි දිගින් දිගටම මේ යෝජනාවට අපි විරුද්ධත්වය ප්‍රකාශ කලා

ගරු සභාපතිතුමා

අපි දැන් 05 (19) මේ යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ ගරු මංජුල වීරරත්න මැතිතුමාගේ සංශෝධිත යෝජනාව තමයි විවාදයට ලක් කරන්න තියෙන්නේ ඒ අනුව තමයි දැන කටයුතු කරන්නේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි මේ යෝජනාව 05 (19) යෝජනාවට සංශෝධිත යෝජනාවක්ද 05 (20) ට සංශෝධිත යෝජනාවක්ද?

ගරු සභාපතිතුමා

05 (19) යෝජනාවේ සංශෝධිත යෝජනාව 05 (19) යි 05 (20) යි දෙකටම තියෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි අපි මේ යෝජනාව සම්බන්ධයෙන් දිගින් දිගටම කරනු ඉදිරිපත් කරලා මේක සභාවෙන් ඉවත් කර ගන්නා අපි දැන් මේ පිළිබඳව කොරෝනා කාලය සම්බන්ධව පසුගිය මුදල් කමිටුවේදීත් සාකච්ඡා කරලා දෙන්න ඕනේ සියලුම සහන ලංකාවේ සියලුම පුරවැසියන්ට ලැබෙන ආකාරයට මේ ප්‍රදේශයේ ජනතාවටත් ලැබෙන ආකාරයට අපි ඒ සියලු දේ ලබා දුන්නා ඇපි මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

එතුමා සංශෝධිත යෝජනාව පිළිගන්නද නැද්ද කියන්න එතුමා අදහස් ප්‍රකාශ කරන්න කලින් මට අදහස් ප්‍රකාශ කරන්න ඕනේ

ගරු සභාපතිතුමා

මම කිව්වා සංශෝධිත යෝජනාව පිළි ගන්නා සමාන්‍ය නීතිය අනුව ඒ යෝජනාව පිළිගන්නට පස්සේ මම ඔබතුමාට කිව්වේ හරි හරි දැන් ඔබතුමා අදහස් ප්‍රකාශ කරන්න.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි අපි මුල් කාලයේ මේ යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කලා විශේෂයෙන්ම මේ කඩ කුලිය නියමයේ ඉහල මාලයට මම දන්න විදියට මේ 19 - 36 වෙනකම් කඩ කාමර වෙනකර නියමයේ මම දන්න විදියට ඉහල මාලයේ මේ ඉහල මාලයේ ලොකු ප්‍රශ්ණයක් නියමයට කඩ කුලිය වැඩිදී එ වගේම විශාල කඩ ප්‍රමාණයක් වහලා දාලා නියමයට ඒ නිසා මේ වැඩි කිරීම තුළ සියයට ගානක් වැඩි වෙලා කියලා අපි තර්ක කලා කරුණු කාරණා පෙන්වනවා අපි දන්නවා දිගින් දිගටම යම් අඩු වීමක් වෙලා නියමයට රුපියල් 600ක් 700 ක් 800 ක් වගේ සමහර තැන්වල අඩු වෙලා නියමයට ඒ නිසා අපි සභාවේ ආදායමට දවසගානේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ නෑ කඩ හිමියෝත් යම්තාක් දුරට මේක පිළිගැනීමට එකඟත්වය පල කරලා නියමයට අපි මේකට සහයෝගය ලබලා දෙනවා කඩ හිමියන්ගේ යම් ඉල්ලීමක් නියමයට මම මේකේ මුකුත් වෙනසක් කරලා නෑ එක්තරා සහනයක් විතරයි ඉල්ලන්නේ මේ 2019.04.01 දින සිට මේක ක්‍රියාත්මක වෙනවා අවුරුද්දකුත් මාස 04 ක පමණ කුලිය එකපාර ගෙවන්න වෙනවා ඒ නිසා මේ ගෙවන වැඩි වෙච්ච මුදල මාස 06 කින් ගෙවන්න කොරොනෝ නිසා බොහෝ වයාපාර කඩා වැටුණා පාදුක්ක උඩ නට්ටුව කඩ එකක් හෝ දෙකක් තමයි නියමයේ අතින් ඔක්කෝම කඩ වහලා නියමයේ ඒ කියන්නේ කිසිම ආදායමක් ලැබෙන්නේ නෑ ඔක්කෝම වහලා නියමයේ මට අද උදේ කෙනෙක් කතා කලා එයාලා මේ කඩේට සභාවට මුදල් ගෙව්වට ඒ කඩේ වහලලු නියමයේ එයාලා කිව්වා සභාවට ගානක් දිලා මේ කඩේ ආපහු ගන්න කියලා එහෙමත් කිව්වා එ අය යම් සහනයක් ලබා දෙන්න කිව්වා ඒ සහනේ තමයි මේ හිඟ මුදල ගෙවන්න මාස 06 ක කාල සීමාවක් දෙන්න මේකට මම හිතන්නේ 10% ක දඩ මුදලක් අය වෙනවා එහෙම අයවෙනවනම් මම දන්නේ නැහැ ඒක හරියටම අය වෙනවද කියලා එහෙමනම් ඒ දඩ මුදල කපා හරින්න කියල ඒක තමයි සංගෝධිත යෝජනාව එකේ වෙන කිසිම වගන්තියක් වෙනස් කරලා නෑ අපි ඒකට සහයෝගය ලබා දෙනවා මිනිසුන් වෙනුවෙන් අපි මේ ඉල්ලීම කරන්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් කොරෝනා කාල සීමාවට යම් සහනයක් කොහොමත් ලැබෙනවා ඒක මම මේකට ඇතුලත් කරලා නියමයට ඒ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීමට කන් දිලා ඔබතුමා සභාවක් හැටියට මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින සභාවක් විදියට ඒ සහනයට සහනයක් දෙන්න අපි බැඳිලා ඉන්නවා දැන් තමුන්නාන්සේලා මේකට දේශපාලනමය පැත්තෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න එපා. මිනිස්සු ගැන හිතලා පාදුක්ක වෙළඳ ව්‍යාපාරිකයෝ ගැන හිතලා ඒ කඩ කරගෙන යන්න පුළුවන් සහනයන් ගැන හිතලා යම් කාරණා සම්බන්ධයෙන් එකඟත්වයකට පත් වෙලා ඉන්නවා යම් අඩු කිරීමක් වෙලා නියමයට අපි පෙන්වලා දීපු කාරණා තක්සේරු දෙපාර්තමේන්තුවත් පිළිඅරගෙන නියමයට ඔබතුමාලත් පිළිඅරගෙන නියමයට මේ සියල්ල හමුවේ ඒ අයට මේ මාස 06ක කාල සීමාව ඒ කියන්නේ කොටස් 06 කින් ගෙවන්න ඒක මම කියන්නේ බොහොම සාධාරණ එකක් මම නියමයේ මේ සභාව බොහොම ගෞරවයෙන් පිළිගන්න කියන කාරණය මම කියන්න කැමතියි මේක මම කාටවත් අහියෝග කරනවා නෙවෙයි කැමතියම් මේක දේශපාලනමය වශයෙන් පරාජයට පත් කලා කියලා ගැටළුවක් නෑ හැබැයි හැමදේම කල්පනා කරලා බලලා සභාවක් විදියට ඒ සහනය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා එහෙම සහනයක් දෙන්න බැරිනම් සභාපතිතුමා ඔබතුමාගේ මේ යෝජනාවට අපි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මට අවසානයට කියන්න නියමයේ මම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ නෑ ඔබතුමාට මම සාදාරණව එකඟ වෙනවා හැබැයි මේක මේ මට ඉල්ලන දෙයක් නෙවෙයි වෙළඳ ව්‍යාපාරිකයන් වෙනුවෙන් මේ රටේ ඇති වෙලා නියමය තත්වය අනුව ඔවුන් වෙනුවෙන් ඒ හිඟ මුදල් මාස 06 කින් කොටස 06කින් ගෙවන්න සහ දඩ මුදල් අය කරන්න එපා කියන කාරණය තමයි අපි ඉල්ලා සිටින්නේ. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි ගරු මංජුල වීරරත්න මැතිතුමා කියපු විදියට අපිට ඒ මුදල ලැබෙනවනම් මාස 06 ක කාල පරිච්ඡේදය තුළ මේක අය වෙනවනම් මම හිතන්නේ ඒක සාධාරණයි කියලා කමයි මගේ අදහස මොකද මිනිස්සු බොහොම අපහසු කාලයක් තමයි ගෙව්වේ අපි දන්නවා සභාවටත් යම් යම් අපහසුතා තියෙනවා. නමුත් ඒ මුදල සභාවට ලැබෙනවනම් සහන කාලයක් ලබා දීම පිළිබඳව ගැටළුවක් ඇති නොකරගත යුතුයි කියන එකයි මගේ අදහස.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුර්යආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි 05 (19) යෝජනාවට සංශෝධිත යෝජනාවක් ගෙනාපු ගරු මංජුල වීරරත්න මැතිතුමාගේ සංශෝධිත යෝජනාව මම හිතන්නේ අපේ සිතාවක ප්‍රාදේශීය සභාවට විතරක් නෙවෙයි මුළු රටටම විශේෂයෙන්ම පහුගිය මාස කිහිපය තුළ ආදායම් බිඳ වැටීම හා ප්‍රමාණවත් ආදායමක් නොලැබීම කියන කාරණා වලට අපි කවුරුත් මුහුණ දීලා තියෙන්නේ ව්‍යාපාරිකයන්ද සාමාන්‍ය ජනතාවද කවුරුත් මේකට මුහුණ දීල ඉන්නේ ඒ නිසා සමහරවිට සංශෝධිත යෝජනාවක් නොතිබුණානම් මේක මෙහෙමම වෙන්තත් තිබුණා මේ සභාවේ නමුත් මහජනතාවගේ පැත්තේ යම් තරමින් හරි මෙහෙමම යෝජනාවක් ඇවිල්ලා තියෙන වෙලාවේ ගරු මංජුල වීරරත්න මැතිතුමාගේ යෝජනාවෙන් අපේ හිටපු සභාපති කෙනෙක් වෙත අපේ ගරු වන්දුසිරි ගරු මන්ත්‍රීතුමන් ඒ සම්බන්ධව සැලකිල්ලක් දැක්විය යුතුයි කියන එක පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියන අවකාශයත් යොමු කළා මමත් ඉතා පැහැදිලිව කියන්නේ මොකද විෂයත් ගොඩක ජනතාව සහන අපෙක්ෂාවෙන් හිටියා මේ කොරෝනා උවදුර නිසා නමුත් ඒ තුළ අවශ්‍ය කරන විදියේ බැංකු හරි ලීසිං හරි කුමක් හෝ ඒ කියන ප්‍රමාණයෙන්ම අදාල සහනයන් ක්‍රියාත්මක උනේ නෑ නමුත් අපි විසින් අපේ සීමාවේ තියෙන පාලන් පාලන ආයතනයක අර වන්දුසිරි මැතිතුමා කියපු විදියට අපේ ආදායම අත්හරිනවා නෙවෙයි අපි ඒ ආදායම සහනයක් පරිදි අය කර ගැනීම කියන එකට පමණයි අවධානය යොමු වෙන්නේ ඒ නිසා එවැනි සහනයක් යෝජනා වෙත වෙලාවක ඒ සහනය පාර්ශවය නියෝජනය කිරීම තමයි අපිටත් කරන්න සිද්ධ වෙන්නේ ඒ නිසා මම ගරු සභාපතිතුමාගෙන් හා ගරු සභාවෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා ඒ ඉදිරිපත් වෙච්ච සහනය නැවත අය කර ගැනීමට යටත්ව ඒ කියන්නේ නව දුරටත් සංශෝධනය විය යුතු නම් ඒ පිළිබඳව සාකච්ඡා කරන එක වෙනම කරණාවක් ඒ නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපෙත් එකඟතාවය පලකරනවා මොකද මේ තියෙන්නේ සභාවේ අදායම අහිමි වන එකක් නෙවෙයි කාලයේ යම් වෙනසක් කර ගන්න එක ඒ නිසා ඒ පාර්ශවයට අපේ අදහසත් එකතු කරන්න කැමතියි. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව මංජුල වීරරත්න මැතිතුමන් හිටපු සභාපති වන්දුසිරි මැතිතුමන් කතා කළා. මම කැමතියි කාරක සභාවක් කරලා මේ ගැන කතා කරන්න. මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසිරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේර මාග්‍රට් මැනිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

කාරක සභාවේ අපි ගත්ත තීරණය අනුව මංජුල මන්ත්‍රීතුමාගේ යෝජනාව අනුව 03 මාසයක් ලෙස සංශෝධනය කර මුදල් අය කිරීමට සභාවේ එකඟතාවය තියෙනවා. ඒ නිසා යෝජනාව සම්බන්ධයෙන් වෙනත් අදහස් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් නෑ මේ යෝජනාවේ මංජුල මන්ත්‍රීතුමාගේ සංශෝධිත යෝජනාවේ සඳහන් ආකාරයට 03 මාසයක කාලයක් සඳහා අයකිරීම්වල සහනයක් ලබා දෙන දීමට සභාවේ එකඟතාවය ඇති වෙනත් අදහස් නැතිනම් මංජුල මන්ත්‍රීතුමාට පිළිතුරු කතාවක් කිරීමට අවශ්‍ය නැහැනේ 03 මාසයක් කියන කාරණාවා ඔබතුමාගේ යෝජනාවේ සඳහන් කරන්න ඕනේ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැනිතුමා

ගරු සභාපතිතුමනි ඒ යෝජනාවේ හිඟ මුදල් කොටස් මාස 06 න් ගෙවීම කියන එක මාස 03 න් ගෙවීමට මාස 04 ක් ඇතුළත මාස 04 ක් කාලය තියෙනවනේ ඒකයි මම මේ මේකේ දඩ පොලිය කියන එකත් අත අරින්න කියන එක තමයි මම කිව්වේ මම මේ ඒකයි කල්පනා කරන්නනේ ඒකයි පොඩ්ඩක් ඉන්න මම මේ මේක අද උදේ ලිව්වේ වෙන කෙනෙක් මම ලිව්වේ දඩ පොලී සහනයත් එක්ක දෙන්න කියලා මම පැහැදිලිවම කිව්වේ මේක මේ පොඩ්ඩ වචනයක් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ ලියන වෙලාවේ වෙච්ච පොඩ්ඩ ප්‍රශ්ණයක් මගේ ඇඟ ඇතුලේ තිබුනේ දඩ පොලී නැතුව මම කියන්නේ දඩ පොලී සහනයත් එක්ක මේ සහන දෙන්න කියලා ඒක මේකට ඇතුළත් කරන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා එහෙම නැතුව මේ වචනය අල්ලගෙන එහෙම කරන්න එපා. මට ලියාගන්න වෙලාවක් තිබුනේ නෑ ඒකයි ඒ සහනය ලබා දෙන්න. මාස 03 ක කාලයක් ඇතුළත දඩ පොලියද අතහැරලා මේ යෝජනාව සම්මත කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා.

ගරු සභාපතිතුමා

ඔබතුමා කියන විදියට යෝජනාවේ සඳහන් ආකාරයට මාස 03 ක කාලසීමාකට ඒ සහනය ලබා දීමට අපි සභාව එකඟයි දඩ පොලී අත හරිනවා කියන එකට අපිට එකඟ වෙන්න බෑ දඩ පොලී සමඟ මාස 03 ක කාලයක් සඳහා ඒ සහනය ලබා දීමේ එකඟතාවයකට අපි එනවා.

ඔයා කොලොන්නාවේ ගිහිල්ලා ලියපු එක තමයි වරද ඕක සිරිකොතේ ඉදලා ලිව්වනම් ඒකත් හරි සුවර්තේ ඉදලා ලියපු එකයි වරද

ඉහත සංශෝධිත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍ර මංජුල විරරත්න මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

ඊළඟ යෝජනාවන් හොඳට කියවන්න ඒකත් අවුල් කරන්න එපා මේක මේ යෝජනාව අපි එකඟ උනේ මාස 03 ක කාල සීමාවකට දැන නැවත ඔය යෝජනාව කියවන්න ඉස්සෙල්ලා කියපු එක විදියටම කියවන්න යෝජනාවේ තියෙන විදියටම කියවන්න නැතුව පස්සේ ප්‍රශ්න දාන්න එපා.

05 - (20). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීනාවක ප්‍රාදේශීය සභාව සතු හංවැල්ල නව වෙළඳ සංකීර්ණයෙහි කඩ කුලිය 2018.07.30 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2591 අංක දරණ ලිපිය මගින් දක්වා එවා තිබූ තක්සේරු වාර්තාව සංශෝධනය කරමින්, 2019.05.03 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2591 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උප ලේඛනයේ සඳහන් මාසික කඩ කුලිය 2018.11.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

උප ලේඛනය	
නව වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.
1	8,100.00
2	4,600.00
3	3,900.00
4	4,600.00
5	3,900.00
7	3,900.00
8	10,000.00
9	5,300.00
10	3,900.00
11	10,000.00
12	4,800.00
13	3,900.00
14	4,800.00
15	3,900.00
16	9,500.00
17	2,100.00
18	9,500.00
19	4,800.00
19 ඒ	3,900.00

20	4,800.00
20 ع	3,900.00
22	6,300.00
23	5,500.00
24	3,900.00
25	4,400.00
26	3,900.00
27	4,400.00
28	3,900.00
29	4,400.00
30	3,900.00
31	4,400.00
32	3,900.00
33	4,400.00
34	2,400.00
35	3,500.00
36	3,900.00
37	3,500.00
38	3,900.00
39	3,500.00
40	3,900.00
41	3,500.00
42	3,900.00
43	3,500.00
44	3,900.00
45	5,100.00
46	4,800.00
47	3,500.00
48	4,200.00
49	3,500.00
50	4,200.00
51	3,500.00
52	4,200.00
53	3,500.00
54	4,200.00
55	3,500.00
56	4,200.00
57	3,500.00
58	4,200.00
59	3,500.00
60	4,200.00
61	3,500.00
62	4,200.00
63	3,500.00
64	4,200.00
65	3,500.00
66	3,500.00

67	ම.අංක සීඩී/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මගින් එවා ඇති තක්සේරු වටිනාකම වලංගු වේ.
68	3,500.00
69	3,500.00
70	3,500.00
71	ම.අංක සීඩී/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මගින් එවා ඇති තක්සේරු වටිනාකම වලංගු වේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

සංශෝධිත යෝජනාව

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ධම්මික වීරරත්න මැතිතුමා විසින් සංශෝධිත යෝජනාව ඉදිරිපත් කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු හංවැල්ල නව වෙළඳ සංකීර්ණයෙහි කඩ කුලිය 2018.07.30 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2591 අංක දරණ ලිපිය මගින් දන්වා එවා තිබූ තක්සේරු වාර්තාව සංශෝධනය කරමින්, 2019.05.03 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2591 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උප ලේඛනයේ සඳහන් මාසික කඩ කුලිය 2018.11.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, කොරෝනා උවදුර නිසා ව්‍යාපාර අඩාල වී ඇති බැවින් එම කාල සීමාවට අදාළ සහනද, අදාළ හිඟ මුදල් කොටස් 03 න් මාස 03 ක් ඇතුළත ගෙවීමට අදාළ දඩ පොලී හැර සහනයක් ද ලබා දෙමින් විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි. අදාළ මිල ගණන් ලේඛනයට අනුකූල වේ.

උප ලේඛනය	
නව වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.
1	8,100.00
2	4,600.00
3	3,900.00
4	4,600.00
5	3,900.00
7	3,900.00
8	10,000.00
9	5,300.00
10	3,900.00
11	10,000.00
12	4,800.00

13	3,900.00
14	4,800.00
15	3,900.00
16	9,500.00
17	2,100.00
18	9,500.00
19	4,800.00
19 ٤ ^٥	3,900.00
20	4,800.00
20 ٤ ^٥	3,900.00
22	6,300.00
23	5,500.00
24	3,900.00
25	4,400.00
26	3,900.00
27	4,400.00
28	3,900.00
29	4,400.00
30	3,900.00
31	4,400.00
32	3,900.00
33	4,400.00
34	2,400.00
35	3,500.00
36	3,900.00
37	3,500.00
38	3,900.00
39	3,500.00
40	3,900.00
41	3,500.00
42	3,900.00
43	3,500.00
44	3,900.00
45	5,100.00
46	4,800.00
47	3,500.00
48	4,200.00
49	3,500.00
50	4,200.00
51	3,500.00
52	4,200.00
53	3,500.00
54	4,200.00
55	3,500.00
56	4,200.00
57	3,500.00
58	4,200.00

59	3,500.00
60	4,200.00
61	3,500.00
62	4,200.00
63	3,500.00
64	4,200.00
65	3,500.00
66	3,500.00
67	ම.අංක සීඩී/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මගින් එවා ඇති තක්සේරු වටිනාකම වලංගු වේ.
68	3,500.00
69	3,500.00
70	3,500.00
71	ම.අංක සීඩී/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මගින් එවා ඇති තක්සේරු වටිනාකම වලංගු වේ.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම සංශෝධිත යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා

ගරු සභාපතිතුමා

අදහස් ඉදිරිපත් කිරීමක් නැතිනම් පෙර යෝජනාව වගේම සංශෝධනය යෝජනාව දඩ පොලී සමඟ මාස 03 න් ගෙවීමට සභාවේ එකඟතාවය එල කරන බවට මම නැවතත් සඳහන් කරනවා.

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත සංශෝධිත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා ජයන්ත රණවක මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (21). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

බලයලත් මිනින්දෝරු කළුතැන්නි මහතා විසින් 2002.01.20 වන දින මැන සකස් කරන ලද පිඹුරු අංක 568 B හි කැබලි අංක 10 හා ප්‍රසිද්ධ නොතාරිස් ජගත්සේන ගුණසේකර මහතා විසින් සකස් කරන ලද අංක 6912 දරණ හා 2002.03.26 දිනැති ඔප්පුව මගින් රු.ඩී. 03 පර්. 33.4 ක ප්‍රමාණයක් පොදු මහජනයාගේ ගූභ සිද්ධිය පිණිස ජෝෂප් ස්ථාවන් සෙනරත් මහතා (සීවලී මහතා) සීතාවක ප්‍රාදේශීය සභාවට නැගී කර ඇති ඉඩමෙන් කොටසක් හංවැල්ල නාගරික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබා ගැනීම සඳහා එයට බාධාවක් වන අයුරින් හංවැල්ල පොදු සුසාන

භූමිය ඉදිරිපිට අනවසරයෙන් පදිංචිව සිටි පහත නම් සඳහන් පුද්ගලයින්ට විකල්ප ස්ථානයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ හා සිතාමතා ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ තීරණයකට අනුව මෙම ඉඩමේ පදිංචි කිරීම හේතුවෙන් මේවනවිට ඔවුන් භුක්ති විදින ඉඩම් ප්‍රමාණය නීත්‍යානුකූලව ඔවුන්ට පවරා දිය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

<u>අනු අංකය</u>	<u>පදිංචිකරුගේ නම</u>	<u>භුක්ති විදින ඉඩමේ ප්‍රමාණය</u>
01	Y.H. ජයතිලක මයා	පර්. 4.53
02	D. සුනිල් මයා	4.72
03	H. කුසුමාවතී මිය	4.78
04	R.D. සිරියාවතී මිය	4.77
05	P. මාඩනී මිය	5.00
06	P. කුසුම් රත්නසිරි මයා	5.00
07	S.D. ප්‍රසාදි නිල්මිනි මිය	5.40
08	D. පද්මිණී මිය	4.25
09	R. ආරියරත්න මයා	4.55
10	D. ජයතිස්ස මයා	4.72
11	U.D. සුනිල් මයා	4.70
12	M.B. පුෂ්පා දමයන්ති මිය	4.75

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි , මේ යෝජනාව මුදල් කමිටුවට ආපු වෙලාවෙන් මම මේකට මගේ අදහස ප්‍රකාශ කලා මම මේකට විරුද්ධ වෙනවා කියන මතයම නෙවෙයි හැබැයි මේ සභාවේ දේපල වෙන කිසි කෙනෙකුට ලබා දෙනත් මේ සභාවේ අපිට හැකියාවක් නෑ අපි මේ සභා පනත දිවුරුම් දෙන වෙලාවෙම කියලා තියෙනවා සභාවේ වත්කම් සියල්ල අපි ආරක්ෂා කරනවා. කියලා මම දන්නේ නෑ මේ යෝජනාව මොන ආකාරයෙන් මෙතනට එනවද කියලා කිසිම සභාවකට බෑ සභාවේ දේපලක් භෞතිකව වෙන කෙනෙකුට නීත්‍යානුකූලව ලියලා දෙන්න බෑ. ඒක සභා පනතෙම ලියලා තියෙනවා ඒක එක්තරා නීති කඩ කිරීමක් අපි එදා මුදල් කමිටුවේදී මේ ගැන ප්‍රශ්ණ කලා ඔබතුමා ලේකම්තුමා ඒ වෙලාවේ මා වෙත ප්‍රකාශ කළේ මේක යෝජනාවක් විදියට යවමු යැව්වට පස්සේ කොමසාරිස්තුමා, මහ ඇමති තුමා , මේ සම්බන්ධයෙන් අදාල තොරතුරු ලබා දෙයි කියලා මම හිතන්නේ ඉන්න සභාපතිවරු මේකේ ඉන්න දැනුම තියෙන අය ප්‍රකාශ කරයි මෙකෙත් වෙන්නේ මම මගේ විරුද්ධත්වය නෙවෙයි මේ ප්‍රකාශ කරන්නේ සභාව ගොනාට අන්දලා යෝජනාවක් යවනවා යවලා කොමසාරිස් මොකද කියන්නේ මහ ඇමති මොකද කියන්නේ කියලා බලලා අවසානට තීරණයක් ගන්නවා. අපිව මේ තත්වයට දානවට මම ලේකම්තුමාට දැඩි ලෙස මේකට විරුද්ධත්වය ප්‍රකාශ කලා මම දන්න විදියට අපිට කමක් නෑ මේක දුන්නා කියලා අපිට ප්‍රශ්ණයක් නෑ ඕනේනම් දෙන්න හැබැයි මේක පිළිබඳ ගැටළු තියෙනවා ඒ නිසා මේක සභාවේ යෝජනා සම්මත කරන්න බෑ සභාවේ නීත්‍යානුකූල විදියට මම දන්නේ නෑ මීට ඉස්සෙල්ලා මේ සභාවේ කිසිදු දේපලක් මා දැනුවත්ව මෙහෙම දීලා නෑ එක්කෝ මේකට වෙන පනතක් සම්මත කරලා ඉන්න වෙයි එහෙම නැත්නම් වෙන මොකක් හරි කරගෙන එන්න වෙයි මා දන්න විදියට කිසිම තැනක මෙහෙ දේපල දීලා නෑ මම

නොදැනුවත්ව දීලා නියෙනවද දන්නේ නෑ කෙසේ වෙන්න මම ප්‍රකාශ කරන්නේ මේක අපිට අධිභාර වෙන්න පුළුවන් දෙයක් ඒකනිසා සභාපතිතුමා මේ සම්බන්ධව මුදල් කමිටුවේ ඉන්න අයත් මේ පිළිබඳ දැනුවත් වෙන්න ඇති අනිත් අය නිසියාකාරව දැනුවත් කිරීම සභාවේ මන්ත්‍රීවරු හැටියට අපේ යුතුකමක් වෙනවා ඔබතුමාලගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට අවශ්‍යනම් මේ සභාව කාරක සභාවක් බවට පත් කරලා ඒ කාරණය කරන්න. මම හැම වෙලාවෙම ලේකම්තුමාට කියලා නියෙනවා අපිව ගොනාට අත්දලා මේ යෝජනා දාන්න එපා කියලා එහෙම දානවට මම දැඩි ලෙස විරුද්ධයි. අපි දන්නේ නෑ වගේ කියලා හිතලා යෝජනාවක් දානවා. අපි දන්නවා කියන එක නෙවෙයි බැහැයි එහෙම යෝජනා ගෙනවට මම දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරනවා මේ යෝජනාවට ඔබතුමාලා හොඳ තීරණයක් ගන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චිත්තක දේවින්ද මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05- (22). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	Brand New 60 KVA Super Sound Proof Prime Power A/C ජෙනරේටර් යන්ත්‍රය ලබා ගැනීම.	සභා අරමුදල්	වින්සි ඉංජිනේරුන් (ප්‍රයිව්ට්) ලිමිටඩ් අංක 23,5 වන පටුමග, රත්මලාන	4,389,174.00
02	<p>ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සීතාවක ප්‍රාදේශීය සභාව මගින් වාර්ෂිකව සංවිධානය කර පවත්වනු ලබන සාහිත්‍ය තරඟ පැවැත්වීම.</p> <p>අන්තර් පුස්තකාල සහ අන්තර් පාසල් දැනුම මිනුම තරඟයේ විනිශ්චය මණ්ඩලයට ගෙවීම.</p> <p>20,000.00 පාසල්/පුස්තකාල දැනුම මිනුම තරඟය (තෘතීය) දැනුම මිනුම ශූරතාවය 2000.00 x 8 - 16,000.00 දැනුම මිනුම අනු ශූරතාවය 1500.00 x 8 - 12,000.00 අන්තර් පාසල් චිත්‍ර තරඟය 3,4,5 ශ්‍රේණි (තෘතීය) ප්‍රථම ස්ථානය 2000.00 x 3 6,000.00 දෙවන ස්ථානය 1500.00 x 3 4,500.00 තෙවන ස්ථානය 1000.00 x 3 3,000.00 සහතික පත් 40 ක් මුද්‍රණය සඳහා 4,000.00 චිත්‍ර තරඟයේ සම්මාන 03 සඳහා 9,000.00 අභියෝග ශූරතා සම්මාන සඳහා</p>	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය.	102,500.00

	<p>16,000.00 සිසුන් සහ විනිශ්චය මණ්ඩල සංග්‍රහ කටයුතු <u>12,000.00</u></p> <p><u>102,500.00</u></p>			
<p>03</p>	<p>සීතාවක ප්‍රාදේශීය සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සාහිත්‍ය තරඟවලිය සහ සාහිත්‍ය උත්සවය 2020 වර්ෂයේ පැවැත්වීම. <u>කලාකරු උපහාර</u> කලාකරු මුදල් ප්‍රදානයන් (රු. 7000 × 5) 35,000.00 කලාකරු උපහාර සම්මාන (රු. 5000 × 5) 25,000.00 සාහිත්‍ය දේශනය 100,000.00 (මෙහිදී නර්තනාංග, ගායන සහ වාදන කණ්ඩායම්ද ඇතුළත්ව සමූහයක් මගින් ආරාධික දේශනය සිදු කළහොත්) <u>ශිෂ්‍යත්ව සමතුන් ඇගයීම</u> ශිෂ්‍යත්ව සමත් දරුවන්ට ත්‍යාග (රු. 2000x50) 100,000.00 සැරසිලි කටයුතු 50,000.00 ශබ්ද විකාශන යන්ත්‍ර හා විදුලි ආලෝක 30,000.00 ජායාරූප හා වීඩියෝ 30,000.00 විදුලි ජනක යන්ත්‍රයක් කුලියට ගැනීම 15,000.00 ආරාධනාපත්‍ර මුද්‍රණ කටයුතු (රු.50x200)</p>	<p>සභා අරමුදල්</p>	<p>සරප් ප්‍රධාන කාර්යාලය</p>	<p>510,000.00</p>

10,000.00			
සංග්‍රහ- (රු. 170 x500)			
85,000.00			
(උත්සව දිනයේදී 500 කගේ සහභාගීත්වය වෙනුවෙන්)			
අවිනිශ්චිත වියදම්			
<u>30,000.00</u>			
<u>510,000.00</u>			

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවිනද මැතිතුමා

ගරු සභාපතිතුමනි මේ ජෙනරේටර් යන්ත්‍රය සම්බන්ධව අපි මුදල් කමිටුවේ නැති නිසා අහන්නේ මේ ජෙනරේටරය මොනවගේ එකක්ද? එක ස්ථාවරව සවි කරපු එකක්ද එහෙම නැතිනම් වෙනත් එකක්ද?

ගරු සභාපතිතුමා

එක් ස්ථාවරව සවිකරලා තියෙන්නේ දැන් සභා ගොඩනැගිල්ලට හා පුස්තකාල ගොඩනැගිල්ලට කිසිදු විදුලි විසන්ධි වීමකින් තොරව කටයුතු කර ගෙන යාමේ පහසුව තියෙනවා.

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05- (23). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 - (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප

ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	වවුචර් අංකය හා දිනය	විස්තරය	මුදල රු.
01	1470 – 1481 2020.07.09	2020 ජූනි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, රියදුරු කාර්යාල, විදුලි, ආදාහනාගාර හා පුස්තකාල, පෙර පාසල් යන අංශයන්හි සේවයේ නියුතු ආදේශ සේවකයින් 48 දෙනෙකු හා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිවල සේවය කරනු ලබන ව්‍යාපෘති සේවකයන් 53 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	2,805,355.11
02	1588 - 1592 2020.07.24	2020 ජූලි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 189 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	7,507,619.50

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාරසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්දකුමාර මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05- (24). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින්

සමඟ ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අ. අ	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ආයතනය/පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	නිර්පොළ උඩගහවත්ත පාර සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, නිර්පොළ වැඩිහිටි සමිතිය.	145,720.86
02	ජයන්ති මාවත පිටිටුහේන 1 වන පටුමඟ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම. (2019.11.11 දින මහ සභාවේ 05 (04) 07 තීරණයේ සඳහන් ව්‍යාපෘතිය සංශෝධනය)	සභා අරමුදල්	සභාපති, මොරගහනැන්න ප්‍රජා මූල සංවිධානය, අරුක්වත්ත, පාදුක්ක	469,687.97

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. සුසන්ත මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ සුසන්ත මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

01.කාරක සභා වාර්තා.

06 – (01) 2020.07.21 - පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.

2020.07.21 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (02) 2020.07.23 - කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා.

ගරු සභාපතිතුමනි, කාර්මික සේවා කමිටුවට අදාල කාරණාවක් මතු කරන්නේ උග්ගල්ල පාදුක්ක කරගල්ල ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ ගැටළුවක් මේක මහ සභාවේ හා කමිටුවල සාකච්ඡා වෙලා සභාව විදියට ලිපියකුත් යවලා තියෙනවා පාදුක්ක තාක්ෂණ නිලධාරිතුමියට ඒ පිළිබද වාර්තාවක් ලබා දෙන්න කියලා. දැන් අවුරුද්දකටත් කලින් උග්ගල්ල ප්‍රදේශයේ කරගල්ල ප්‍රදේශයේ ඒ ඉඩම් ගන්න අයට සභාවේ අනුමැතියක් මුකුත් නෑ ඒ නිසා එතන මහන් ප්‍රශ්ණයක් මතු වුණා මේ පිළිබද ඉදිරිපත් කලාට පස්සේ මෙහෙත් පාදුක්කට ලිපියක් හහලා තියෙනවා වාර්තාවක් සපයන්න කියලා නමුත් ඒ ලියුමටත් දැන් මාස 06 ට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා කාර්මික කමිටුවේ හා සභාවේ අවධානය නැවත මේ පිළිබද යොමු කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා

ඒ ගැන සභාවේ සාකච්ඡා වුණානම් වාර්තාවක් අදාල කාර්මික සේවා කාරක සභාවට සපයා ගන්න ඕනේ කොයි කමිටුවේදීද ඒක වාර්තා උනේ ඒ පිළිබද සොයලා බලලා ලබන කාර්මික සේවා කාරක සභාවට ඒ පිළිබද වාර්තාවක් ලබා දෙන්න. මම මේ නිලධාරි මහත්වරුන්ට කියන්නේ කමිටුවට දෙයක් කරන්න කිව්වම ඒක මෙනහින් අත් හරින්න එපා ඒ පිළිබද මන්ත්‍රීවරුන් දැනුවත් කරන්න ඒ පිළිබද අදාල අය දැනුවත් කරන්න එකටයි මේවා ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරු එන්නේ ඒ නිසය අදාල මාසයකින් හෝ දෙකකින් හරි මන්ත්‍රීවරු ඒ පිළිබද දැනුවත් කරන්න ඕනේ. සභාවේ මන්ත්‍රීවරයෙක් යම් කාරණයක් කිව්වට පස්සේ ඒකට ඉක්මණින් ප්‍රතිචාරයක් දක්වන්න ඒක ප්‍රමාද කරන එක එතරම් හොද දෙයක් නෙවෙයි. කාරක සභාවල කාරණා වලදී මාස ගණන් කල් ගන්න බෑ ඒක ප්‍රමාද වෙනවනම් ඒකට හේතුව හෝ දන්වා යැවිය යුතුයි. අඩුම ගානේ ඊළඟ කාරක සභාව වෙන කොටවත් යැවිය යුතුයි. මම දැන් කිහිප වතාවක්ම මේ පිළිබද කියලා තියෙනවා දැන් මිට වඩා එහා ගිය දේකට යන්න වෙනවා මම ලේකම්තුමාට කියනවා මේ පිළිබද හොයලා බලන්න කියලා. මන්ත්‍රීවරු ඉදිරිපත් කරන සංදේශ පෙන්සම් වලදී ඉදිරිපත් කරන දේවල් කාරක සභාවලදී ඉදිරිපත් කරන දේවල් වලට පිළිතුරු සපයන්න ඕනේ වැඩ තියෙන බව ඇත්ත නමුත් මහජන නියෝජිතයෝ විදියට මිනිස්සු අතරට යන්න ඕනේ ඒක අපි හාමෝටම ගැටළුවක් ඒක නිසා මේ කමිටු වාර්තාවලට අදාලව හොයලා බලලන්න අදාල කාරණා මොනොවද කියලා. මාස 06 ක් ගත වෙලත් ඔබතුමාට මේ පිළිබද දැන්වීමට නොහැකි වීම පිළිබද මම කණගාටු වෙනවා. තවත් කාරණා තිබෙනවාද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා.

ගරු සභාපතිතුමනි ඒකත් එක්කම මම ඔබතුමාට දුරකථනයෙන් දැනුම් දීමක් කළා මා ජීවත් වෙන ප්‍රදේශයේම වෙන්දේසි ඉඩමකට යාබදව යලි සංවර්ධන කටයුත්තක් සඳහා සුද්ධ කිරීමක් වෙනවා ඒ පළවෙනි සුද්ධ කිරීම හරහා ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි කිහිපයක්ම කමිටු වාර වලදී ගෙනල්ලා සාකච්චා කළා නමුත් දැන් පීඩාවට පත් පහල ප්‍රදේශවල ජනතාව යලි එලෙස සංවර්ධන කටයුත්තක් සිද්ධ වෙන්නේ සභාවේ තාක්ෂණ නිලධාරීන්ගේ උපදෙස් හා ක්‍රමවේදයක් අනුවද කියන එක පිළිබඳව සභාවේ අවධානය යොමු කරන්න ඕනේ මොකද දෙවෙනි වරට යලි ප්‍රශ්නයක් නිර්මාණය වෙමින් තියෙන නිසා මේකෙදි ඔබතුමා ඇතුළු සභාවේ ගන්න තීරණයක් තියෙනවනම් දැනවත් කරන මෙන් ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා.

අදාල තාක්ෂණ නිලධාරී තුමිය මේ පිළිබඳ බලන්න කලින් ප්‍රශ්නයක් ආපු ඉඩමට අල්ලපු ඉඩම කියලා කියන්න. මේ ගැන බලලා වාර්තාවක් ඉදිරිපත් කරන්න

2020.07.23 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 -(03) 2020.07.28 - මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ කාරක සභා වාර්තාවේ ඇස්තමේන්තු සලකා බැලීමේ මට වුවටක් දැන ගන්න ඕනේ සැටලයිට් මාර්ගය කියන්නේ ඇස්තමේන්තු සලකා බැලීම 07 මේ අපි කියන්නේ සැටලයිට් පාරේ කියන්නේ .

ගරු සභාපතිතුමා

මේක වැරදීමක් වෙන්න ඇති අපි ඒ ගැන හොයලා බලමු. සැටලයිට් පාර අපිට අයිති නෑ මම මේ පිළිබඳව බලන්නම් ධර්මසේන මහත්තයා නමයි මේ ගැන බලන්නේ මේ පිළිබඳව අපිට වාර්තාවක් ලබා දෙන්න මේකේ ගිවිසුම් අත්සන් කරන්න කලින් පොඩ්ඩක් ඉන්න ඇස්තමේන්තුව සලකා බලන්න අපි මේ ගැන හොයලා බලමු.

2020.07.28 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (04) 2020.07.30 - නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

2020.07.30 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව ඉහත සංශෝධනයට යටත්ව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (05) 2020.07.10 - ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.07.10 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (06) 2020.07.27 - ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.07.27 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07. ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 – (01) 2020 මැයි මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2020 මැයි මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහ සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ.

ගරු සභාපතිතුමා

පෞද්ගලික ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා නිමල් යසසිරි කළුපහන මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා

ගරු සභාපතිතුමනි, ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ලබා දෙන පානීය ජල ඵලීම සම්බන්ධව කොළඹ දිස්ත්‍රික්කයට අයත් සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අරුක්වත්ත අමරසිරි මාවත 460/බී ග්‍රාම නිලධාරී වසම, අරුක්වත්ත කන්දෙවත්ත 460/බී ග්‍රාම නිලධාරී වසම, අරුක්වත්ත මහාමායා පෙදෙස 460/ඒ, ග්‍රාම නිලධාරී වසම (දකුණට ඇති පළමුවන පටුමග) අරුක්වත්ත

ගජමාවන සෙත්සිරි පෙදෙස 460 /ඒ ග්‍රාම නිලධාරී වසමේ (5 වන පටුමග) යන ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට ලිං ජලය භාවිතා කිරීමට නොහැකිව පීඩා විදින අතර (පානීය ජලය ලබා ගන්නා ප්‍රජා ජල ව්‍යාපෘතියද අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීමට නොහැකි තත්වයට පත් වී ඇත)

මේ සම්බන්ධයෙන් 2019.09.10 දින සභාව දැනුවත් කරන ලදී. මෙම ප්‍රදේශවල ජීවත් වන අයට ජල සම්පාදන මණ්ඩලයේ පානීය ජලය ලබා දීමට නම් සභාවට අයත් කොන්ක්‍රීට් පාරවල් මැණිත් මගින් කපා කාණු පද්ධතිය අඩි 03 ක් පමණ ගැඹුරට සිදු කරන ලෙස දන්වා ඇත.

අමරසිරි මාවන පමණක් කි.මී. 1 ½ ක් පමණ දිවෙන ප්‍රදේශයකි. පාර කැණීම සම්බන්ධව ප්‍රාදේශීය සභාවට ද මුදල් ගෙවීමට සිදුව ඇත. මෙම ප්‍රදේශවල ජීවත් වන වැඩි පිරිසක් දෛනිකව වේනනයක් ලබන අය බැවින් එම ප්‍රදේශවලට මෙම ව්‍යාපෘතිය කර ගැනීමට නොහැකි තත්වයේ පවතී.

මෙම ප්‍රදේශ හැරුණුවිට අරක්වත්ත අනෙකුත් ප්‍රදේශවල ජල සම්පාදන මණ්ඩලයේ පානීය ජලය ලබා දීම 80% ක් පමණ සිදුකර ඇත. මෙම ගැටළුව නිසා ග්‍රාමීය මට්ටමින් අප මන්ත්‍රීවරුද මහත් අපහසු තත්වයන්ට පත් වී ඇත.

අමාත්‍යාංශය මගින් නාගරික හා ග්‍රාමීය මට්ටමින් ලබා දෙන පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදේශවලට වගේම අනෙකුත් සීතාවක බල ප්‍රදේශයේ ස්ථාන වලටත් එම ජලනල එලීම සිදු කරන ලෙසත් 2020 ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව පානීය ජලය සැපයීම අමාත්‍යාංශ මගින් සිදුකර ජනතාව පත්වී ඇති පීඩාවෙන් මුදවා ගෙන මෙම පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීමක් කරන ලෙස සෑම දෙනාගෙන් ඉල්ලා සිටිමි.

- පිටපත් 1) සාමාන්‍යාධිකාරී - ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
- 2) සභාපති - ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
- 3) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බටහිර මධ්‍යස ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානය
- 4) ගරු අගමැතිතුමා - අග්‍රාමාත්‍ය කාර්යාලය
- 5) අතිගරු ජනාධිපතිතුමා - ජනාධිපති කාර්යාලය

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි හිඟුරල කොට්ඨාශයේ ජනතාවට බලපාන ගැටළුවක් සම්බන්ධයෙන් මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. අවිස්සාවේලේල කොළඹ ප්‍රධාන මාර්ගය මගේ කලාපය තුළ අවට සිටුවා ඇති කොට්ටන් ගස් නිසා ප්‍රදේශයට දැඩි බලපෑමක් සිදු කරලා නියෙනවා මේ කොට්ටන් ගස් ඉහලට වැටීම නිසා විදුලි බලමණ්ඩලය සතු විදුලි රැහැන් වලටත් දුරකථන රැහැන් වලටත් විශාල බලපෑම් සිදු වුණා පසුගිය දින වල හමාගිය සුළි සුළං තත්වය හේතුවෙන් ගස්වල අතු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට දැඩි අපහසුතාවයන්ට ලක් වෙන්න සිදු වුණා. මෙම කරුණු සම්බන්ධව මම නොයෙක් අවස්ථාවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු පරිසර කමිටු සමඟ සම්බන්ධ වෙලා **RDA** ආයතනය මේ පිළිබඳව දැනුවත් කළත් මේ වනතුරු මේ සම්බන්ධව තීරණයකට ඇවිල්ලා තිබුනේ නෑ. විශේෂයෙන්ම ඔබතුමා දන්නවා පසුගිය කාලයේ ඇති වෙච්ච සුළං තත්වය හේතුවෙන්

ගස් කඩා වැටීම් විදුලිය විසන්ධි වීම් සම්බන්ධව දැනුවත් කළත් දින 03 ක් පමණ මගේ කලාපයේ ජනතාව විදුලිය නොමැති වීම නිසා පානීය ජලය ලබා ගැනීමට හැකියාවක් නොතිබූ බව සඳහන් කරන අතර පහත සඳහන් මෙම ස්ථාන වල ඇති ගස් සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර මෙම ගස් ඉවත් කිරීමට අදාල ආයතන දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින අතර.

- මිරිස්වත්ත හංදියේ ඇති විශාල ගස් ටික
- අළුත්අම්බලම MOH ආයතනය ඉදිරිපිට ඇති ඉඩමේ ඇති ගස් ටික
- ඒ වගේම කොස්ගම මහ විද්‍යාලය අසල තියෙන ගස් දෙකත්

ඒ වගේම අළුත්අම්බලම සුධර්මාරාම විහාරස්ථානයට ඇතුළුවන ස්ථානයේ කඩේ ළඟ ඇති ඒ විශාල කොට්ටං ගසත්

දිරා පත් වී තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධව අනිකුත් ආයතන සමඟ සම්බන්ධ වෙලා මෙම ගස් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද මැතිතුමා

මීරියගල්ල පාදුක්ක බස් රථය උදෑසන 6.00 ට අනිරේඛ ගමන් වාරයක් ලබා ගැනීම. ආදාල මාර්ගයේ ජීවත් වන පාසැල් යන දරුවන් මෙන්ම රැකියා සඳහා උදෑසන පිටත්වන ප්‍රදේශවාසීන් සඳහා උදේ 6.00ට අනිරේඛ ගමන් වාරයක් යොදා දෙන ලෙස ඉල්ලීමක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

- පිටපත්
- 1) සභාපති - ලං.ග.ම
 - 2) ඩිපෝ අධිකාරී - හෝමාගම

ගරු සභාපතිතුමා

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ධර්මදේශනයක් ලබන 14 වන දින ප.ව. 3.00 සිට 4.00 දක්වා පැවැත්වෙන බව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් දන්වලා තියෙනවා. ඒ සඳහා සහභාගීවන ගරු මන්ත්‍රීතුමන්ලාට සහභාගී විය හැකියි. එහි අධ්‍යාපනය හදාරන දරුවන් විසින් සංවිධානය කරලා තියෙනවා ඒ සඳහා සහභාගී වන ලෙස ආරාධනාවක් තියෙනවා.

මීට අමතරව විභේෂ කාරණයක් නැහැ නමුත් මට හංවැල්ල සති පොළේ වෙළඳුන් එම වයාපාර කටයුතු සිදු කරන බව මට දැන ගන්න ලැබිලා තියෙනවා. නමුත් සෞඛ්‍ය අංශ මඟින් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දී නැති බව තමයි මම ප්‍රකාශ කරන්නේ මොකද ඒ සම්බන්ධව අපිට සෞඛ්‍ය නිර්දේශ ලබා දෙන තුරු පැරණි පොල ආරම්භ කිරීමට අපිට නීත්‍යනුකූලව නොහැකි බව මම නැවතත් මෙම ගරු සභාවට දන්වනවා. එය කරනවානම් සමහර දේශපාලඥයින්ගේ හිතුවක්කාර මැදිහත්වීම් මත පහුගිය කාලයේ තිබුණු සියලු දේ අමතක කොට එය සරලව ගැනීමට සහ

දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් කරණ මිස වෙන කිසි කාරණයක් නෙවෙයි අපි පහුගිය කාලේ වැඩ කලේ ඒ ලබාදුන් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන නිර්දේශ මට වෙනස් කරන්න බෑ ඒ නිර්දේශවලින් පිට මට කටයුතු කිරීමේ බලයක් නෑ මම එහෙම කරන්නෙන් නෑ එහෙම කිරීමට මට අවශ්‍යතාවයකුත් නෑ ඒ නිසා සෞඛ්‍ය නිර්දේශ ලබා දෙන තෙක් නීත්‍යනුකූල විදියට සෞඛ්‍ය නිර්දේශයන් අනුව හංවැල්ල පැරණි සති පොල ආරම්භ කිරීමට හැකියාවක් නෑ සභාව විදියට අයිතියකුත් නෑ නමුත් අළුත් සති පොල ඒ අය නිර්දේශ කරලා තියෙනවා ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ලබා දෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. ඒ නිසා අළුත් සති පොල හැර පැරණි සති පොල විවෘත කිරීම සඳහා කිසිදු අවසරයක් ප්‍රාදේශීය සභාව ලබා දීලත් නෑ ඒ සඳහා කවුරුවත් උපදෙස් ලබා දීලා කියලා කියනවානම් එහෙම කිසිම උපදෙසක් ලබා දීලා නැහැ ලබා දී ඇති එකම නිර්දේශය ලබා දී තියෙන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිර්දේශය අනුව ඒ අය කියන කොන්දේසි සම්පූර්ණ කරන තෙක් එහි පොල පවත්වන්න බෑ එහි සමහර කොන්දේසි සභාවට තියා කාටවත් සම්පූර්ණ කරන්න බෑ එහෙම කොන්දේසින් තියෙනවා සති පොල විවෘත කිරීමේ නීත්‍යනුකූල අයිතියක් නැහැ ගරු මන්ත්‍රීතුමන්ලා දැනුවත් කිරීම සඳහා මෙය ප්‍රකාශ කලේ අපිට සෞඛ්‍ය නිර්දේශවලට පිටින් වැඩ කරන්න බැරි නිසා ඒ සඳහා අවස්ථාවක් නැති නිසා අපි සතිපොල පැවැත්වීම සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව මා ප්‍රකාශ කරනවා. එය කවුරුහරි ඉකරනවානම් එය හිතුවක්කාරී ක්‍රියාවක් සහ පහුගිය මාස 04 05 කාල සීමාව අමතක කොට ඒ තත්වයන් නැවත උදා කර ගැනීමේ අරමුණින් කරන කාර්යයක්ද කියලා මම දන්නේ නෑ හැබැයි කවුරු කලත් ඒක රටේ තියෙන නීතියට එහා ගිය දෙයක් බව මතක් කරමින් සභාව හෝ සභාපතිවරයා හෝ කවුරුහරි පහත් කිරීමට හෝ අපහසුතාවයට පත් කිරීම සඳහා කරන්නා වූ ක්‍රියාවක්ද කියන්න මම දන්නේ නෑ කෙසේ හෝ එය නීත්‍යනුකූල ක්‍රියාවක් නොවන විදියට තමයි පොල පවත්වානවානම් පවත්වාගෙන යන්නේ මම දන්නේ නෑ අදත් කවිටිය පොලේ ඉනන්වද කියලා ඒ සඳහා අපි කිසිදු අවසරයක් ලබා දී නොමැති බව තමයි මා ප්‍රකාශ කරන්නේ අවශ්‍ය නිර්දේශයන් ලබා දී නොමැති නිසා වී බවත් ඔබට දැනුම් දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? දැන ඒ පොලේ මුදල් එකතු කරනවද? පොල බදු කර විසින් ඒ මුදල් එකතු කරනවද?

ගරු සභාපතිතුමා

අපි දන්නේ නෑ අපිට එහෙම නීත්‍යනුකූල අයිතියක් නෑ අපි එහෙම කිසිම දේකට අවසර දීලා නෑ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සභාව අවසන් වෙලක් නෑ කතා කරන්නන් බෑ නමුත් අපි ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මම මේක පැහැදිලි කළේ ඔබතුමාලගේ දැන ගැනීම සඳහා පමණයි ඒ නිසා පොල පැවැත්වීම සඳහා නීත්‍යානුකූල අවසරයක් අදාල බලධාරීන්ගෙන් මේ වන තෙක් පොළ පැවැත්වීම සඳහා නීත්‍යානුකූල අවසරයක් කිසි විටෙකත් ලබා දී නැත ඒක තමයි අවසානයේ කියන්න තියෙන්නේ ඒ ඔබගේ දැන ගැනීම සඳහා මා එය ඉදිරිපත් කළේ ඒ අනුව අද දවසේ සභාවේ කටයුතු අවසන් කරනවා. අද දින සභාවට නොපැමිණි ගරු උප සභාපති මංජුල ප්‍රදීප් මැතිතුමා, ගයාන් දුමින්ද මැතිතුමාටත්, සුසන්ත සිරිකුමාර රූපසිංහ මැතිතුමා, දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමියටත්, අයෝම මුඳු ප්‍රසාද් දේවගේ මැතිතුමා, අමල් පුස්සාලේ මැතිතුමාටත්, ශාමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය නිවාඩු අනුමත කරන ලෙස මම යෝජනා කරනවා. ඒ වගේම සභාවට සහභාගී වූ මන්ත්‍රී මණ්ඩලයටත්, ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලයටත්, කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන්ටත් අපේ ගෞරවයත් ස්තූතියත් පුද කරනවා. සහභාගී වූ සියළුදෙනාටම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 1.00 ට නිමාවට පත්විය.